

بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِیْمِ



# بِرَقْعَةٍ سَوْدَانِيَّةٍ كَتَبَهُ

قَوَائِدُ: 41 رَقْعَةٌ: 107 مَوَاقِعُ: 5 مَكْرَهَاتُ 1433 - 25 رَجَبِ 2012 لِسْ

49 .....	وَجِيعَةٌ قَوْمِيَّةٌ	3 .....	دَسَوْرَاتٌ
132 .....	مَكْرَهَاتٌ	24 .....	دَسَوْرَاتٌ كَاتِبَاتٌ
141 .....	رَقْعَةٌ دَرَجَاتٌ	46 .....	نَاوِيَاتٌ رَقْعَاتٌ
153 .....	قَوْمِيَّةٌ	48 .....	نَاوِيَاتٌ قَوْمِيَّةٌ

- كَاتِبَاتٌ قَوْمِيَّةٌ كَاتِبَاتٌ، كَاتِبَاتٌ قَوْمِيَّةٌ، كَاتِبَاتٌ قَوْمِيَّةٌ، كَاتِبَاتٌ قَوْمِيَّةٌ، كَاتِبَاتٌ قَوْمِيَّةٌ، كَاتِبَاتٌ قَوْمِيَّةٌ، كَاتِبَاتٌ قَوْمِيَّةٌ، كَاتِبَاتٌ قَوْمِيَّةٌ، كَاتِبَاتٌ قَوْمِيَّةٌ، كَاتِبَاتٌ قَوْمِيَّةٌ.
- كَاتِبَاتٌ قَوْمِيَّةٌ كَاتِبَاتٌ، كَاتِبَاتٌ قَوْمِيَّةٌ كَاتِبَاتٌ، كَاتِبَاتٌ قَوْمِيَّةٌ كَاتِبَاتٌ، كَاتِبَاتٌ قَوْمِيَّةٌ كَاتِبَاتٌ، كَاتِبَاتٌ قَوْمِيَّةٌ كَاتِبَاتٌ، كَاتِبَاتٌ قَوْمِيَّةٌ كَاتِبَاتٌ، كَاتِبَاتٌ قَوْمِيَّةٌ كَاتِبَاتٌ، كَاتِبَاتٌ قَوْمِيَّةٌ كَاتِبَاتٌ، كَاتِبَاتٌ قَوْمِيَّةٌ كَاتِبَاتٌ، كَاتِبَاتٌ قَوْمِيَّةٌ كَاتِبَاتٌ.
- كَاتِبَاتٌ قَوْمِيَّةٌ كَاتِبَاتٌ، كَاتِبَاتٌ قَوْمِيَّةٌ كَاتِبَاتٌ، كَاتِبَاتٌ قَوْمِيَّةٌ كَاتِبَاتٌ، كَاتِبَاتٌ قَوْمِيَّةٌ كَاتِبَاتٌ، كَاتِبَاتٌ قَوْمِيَّةٌ كَاتِبَاتٌ، كَاتِبَاتٌ قَوْمِيَّةٌ كَاتِبَاتٌ، كَاتِبَاتٌ قَوْمِيَّةٌ كَاتِبَاتٌ، كَاتِبَاتٌ قَوْمِيَّةٌ كَاتِبَاتٌ، كَاتِبَاتٌ قَوْمِيَّةٌ كَاتِبَاتٌ، كَاتِبَاتٌ قَوْمِيَّةٌ كَاتِبَاتٌ.
- كَاتِبَاتٌ قَوْمِيَّةٌ كَاتِبَاتٌ، كَاتِبَاتٌ قَوْمِيَّةٌ كَاتِبَاتٌ، كَاتِبَاتٌ قَوْمِيَّةٌ كَاتِبَاتٌ، كَاتِبَاتٌ قَوْمِيَّةٌ كَاتِبَاتٌ، كَاتِبَاتٌ قَوْمِيَّةٌ كَاتِبَاتٌ، كَاتِبَاتٌ قَوْمِيَّةٌ كَاتِبَاتٌ، كَاتِبَاتٌ قَوْمِيَّةٌ كَاتِبَاتٌ، كَاتِبَاتٌ قَوْمِيَّةٌ كَاتِبَاتٌ، كَاتِبَاتٌ قَوْمِيَّةٌ كَاتِبَاتٌ، كَاتِبَاتٌ قَوْمِيَّةٌ كَاتِبَاتٌ.

بِرَقْعَةٍ سَوْدَانِيَّةٍ كَتَبَهُ  
 قَوْمِيَّةٌ كَاتِبَاتٌ  
 دَسَوْرَاتٌ كَاتِبَاتٌ  
 نَاوِيَاتٌ رَقْعَاتٌ

قَوْمِيَّةٌ: 3323701 ، 3336137  
 قَوْمِيَّةٌ: 3325500  
 رَقْعَةٌ: gazette@po.gov.mv  
 قَوْمِيَّةٌ: www.gazette.gov.mv







دیسرے جج کے حوالے سے  
جج جعفر علی

سرٹیفکیٹ: (IUL)23-AP/1/2012/154

ادوار

دیسرے جج کے حوالے سے جج جعفر علی کے حوالے سے  
رہنما کے حوالے سے جج جعفر علی کے حوالے سے  
رہنما کے حوالے سے جج جعفر علی کے حوالے سے

جج جعفر علی کے حوالے سے 2012  
جج جعفر علی کے حوالے سے 01:10:00  
جج جعفر علی کے حوالے سے 08:08  
جج جعفر علی کے حوالے سے 13:00

27 جولائی 1433  
17 اگست 2012

دیسرے جج کے حوالے سے  
جج جعفر علی

سرٹیفکیٹ: (IUL)23-AP/1/2012/144

ادوار

دیسرے جج کے حوالے سے جج جعفر علی کے حوالے سے  
رہنما کے حوالے سے جج جعفر علی کے حوالے سے

جج جعفر علی کے حوالے سے 2012  
جج جعفر علی کے حوالے سے 11:00  
جج جعفر علی کے حوالے سے 2  
جج جعفر علی کے حوالے سے 13:00  
جج جعفر علی کے حوالے سے

29 جولائی 1433  
19 اگست 2012

رہنما کے حوالے سے جج جعفر علی کے حوالے سے  
جج جعفر علی کے حوالے سے

دیسرے جج کے حوالے سے جج جعفر علی کے حوالے سے

سرٹیفکیٹ: HPSN-IL/2012/25

ادوار

رہنما کے حوالے سے جج جعفر علی کے حوالے سے

جج جعفر علی کے حوالے سے 2012/19  
جج جعفر علی کے حوالے سے 2012  
جج جعفر علی کے حوالے سے

جج جعفر علی کے حوالے سے 2012  
جج جعفر علی کے حوالے سے 10:00  
جج جعفر علی کے حوالے سے 02

جج جعفر علی کے حوالے سے  
جج جعفر علی کے حوالے سے

30 جولائی 1433  
20 اگست 2012



**Ministry of Economic Development**  
Male', Republic of Maldives

Reference No: (IUL)101-EP/1/2012/72

Date: June 20, 2012

**Enhanced Integrated Framework – Tier 1 Project**  
**Invitation for Request for Proposals**

Reference is made to the Ministry's advertisement no (IUL)101-EP/1/2012/61 dated 31 May 2012 inviting submission of proposals to develop a "National economic diversification framework and strategy papers" under the EIF Tier 1 project. At the close of the deadline of the first round, sufficient numbers of proposals were not received and the Ministry intends to cancel all the bids received and invite interested parties to submit proposals under the second round of call for proposals.

The objective of the above consultancy is to develop a "**National economic diversification framework and strategy papers**", to aid the government's policy actions to diversify the country's economic base and create new employment opportunities for Maldivians, particularly youth, women and locals residing in the outer atolls.

Under the consultancy service, the government seeks the services of a consultant to formulate a national economic diversification framework document and related strategy papers to aid future economic growth in the Maldives in a balanced, inclusive, integrated and sustainable manner.

The key functionary of the above selected consultancy is to carry out the tasks outlined in the detailed TOR with guidance and direction from the Ministry of Economic Development. The detail TOR is downloadable from the Ministry of Economic Development website: [www.trade.gov.mv](http://www.trade.gov.mv). The TOR provides the scope of work, deliverables and the eligibility criteria for the consultancy service.

Ministry of Economic Development, for the second time, now invites interested eligible Maldivian parties to submit technical and financial proposals in the prescribed format as outline in the TOR. The formats for technical and financial proposals are downloadable from the Ministry of Economic Development website [www.trade.gov.mv](http://www.trade.gov.mv).

Interested parties must demonstrate that they are qualified to perform the services (description of similar assignments, experience in similar conditions, and appropriate skills, etc.)

A consultant will be selected based on the evaluation criteria outlined in the TOR.

Interested parties may obtain further information on request by writing to the e-mail address stated below.

**Bid submission and receiving:**

Deadline: At **14:00hrs on 1 July 2012**

Venue: Ministry of Economic Development, Conference Hall, 1st Floor

Preparation of Technical and Financial Proposal: Both Technical and Financial Proposal shall be prepared as per the formats in the Ministry's website. Each proposal must be submitted in a separate sealed envelope and addressed to the address given below. Each sealed envelope must be appropriately labeled to indicate the name of the consultancy, the type of proposal and the name of the applicant.

Proposals received after the deadline and those submitted in contrary to the instructions given above will not be accepted by the Ministry.

EIF National Implementation Unit  
Ministry of Economic Development  
Male', 20125, Republic of Maldives  
Tel: +960 3333136, + 960 3333170, Fax: +960 3336922  
Email: [saeeda.umar@trade.gov.mv](mailto:saeeda.umar@trade.gov.mv)





දායකයන්ගේ නමුත් කොමිෂන්වලින්, අනෙක් කාර්යයන් සඳහා වැඩිදුරටත් විකුටුම් ලබාදීමේදී මෙහිදී  
වැඩිදුරටත් නිරූපණය කළේය.

දී නිරූපණය කළේය.

නිරූපණය කළේය. නිරූපණය කළේය. නිරූපණය කළේය. නිරූපණය කළේය. නිරූපණය කළේය. නිරූපණය කළේය.  
නිරූපණය කළේය.

දී නිරූපණය කළේය: 1 ජූනි 2012 සිට 14:00 දී නිරූපණය කළේය.

දී නිරූපණය කළේය: නිරූපණය කළේය. නිරූපණය කළේය. නිරූපණය කළේය. නිරූපණය කළේය.

නිරූපණය කළේය. නිරූපණය කළේය. නිරූපණය කළේය. නිරූපණය කළේය. නිරූපණය කළේය.

දී නිරූපණය කළේය. නිරූපණය කළේය. නිරූපණය කළේය. නිරූපණය කළේය. නිරූපණය කළේය.  
නිරූපණය කළේය. නිරූපණය කළේය. නිරූපණය කළේය. නිරූපණය කළේය. නිරූපණය කළේය.  
නිරූපණය කළේය. නිරූපණය කළේය. නිරූපණය කළේය. නිරූපණය කළේය. නිරූපණය කළේය.  
නිරූපණය කළේය.

නිරූපණය කළේය. නිරූපණය කළේය. නිරූපණය කළේය. නිරූපණය කළේය. නිරූපණය කළේය.  
නිරූපණය කළේය.

නිරූපණය කළේය. නිරූපණය කළේය. නිරූපණය කළේය. නිරූපණය කළේය. නිරූපණය කළේය.

නිරූපණය කළේය. නිරූපණය කළේය. නිරූපණය කළේය. නිරූපණය කළේය. නිරූපණය කළේය.

දී, 2015, නිරූපණය කළේය.

දුරකථන: +9603333170, +9603333136 දුරකථන: +960 3336922

වැඩිදුරටත්: saeeda-umar@trade.gov.mv

30 වැනි පිටුව 1433

20 වැනි පිටුව 2012

දී නිරූපණය කළේය.

දී, නිරූපණය කළේය.

නිරූපණය කළේය: 171-FD(PU)/IUL/2012/49

නිරූපණය කළේය.

නිරූපණය කළේය. නිරූපණය කළේය. නිරූපණය කළේය. නිරූපණය කළේය. නිරූපණය කළේය.

නිරූපණය කළේය. නිරූපණය කළේය. නිරූපණය කළේය. නිරූපණය කළේය. නිරූපණය කළේය.  
නිරූපණය කළේය. නිරූපණය කළේය. නිරූපණය කළේය. නිරූපණය කළේය. නිරූපණය කළේය.  
නිරූපණය කළේය. නිරූපණය කළේය. නිරූපණය කළේය. නිරූපණය කළේය. නිරූපණය කළේය.  
නිරූපණය කළේය.

05 කොටස 1433

25 වැනි පිටුව 2012

දී, නිරූපණය කළේය. නිරූපණය කළේය. නිරූපණය කළේය. නිරූපණය කළේය. නිරූපණය කළේය.

መዝገብ: (IUL)95-PM/1/2012/36

የግብይት ምድገት አድራሻ

ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1  
ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1  
ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1

ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1  
ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1  
ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1

ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1

1433	01
2012	21

መዝገብ: NR- EDU/2012/01

የግብይት ምድገት

ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1

ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1  
ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1  
ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1

ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1

ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1  
ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1 ገጽ 1



סוכנות לביטוח לאומי  
דירת, תל אביב

סמ"מ: 372-D/2012/25

החלטות

החלטות על פיקוח

ב-02 באוגוסט 2012, הודיעה הסוכנות לביטוח לאומי כי היא תפיקח את המעורבות של המעורבים במסגרת תהליכי הפיקוח. המעורבות של המעורבים במסגרת תהליכי הפיקוח תהיה כפופה לתנאי הפיקוח.

ב-03 באוגוסט 2012, הודיעה הסוכנות לביטוח לאומי כי היא תפיקח את המעורבות של המעורבים במסגרת תהליכי הפיקוח. המעורבות של המעורבים במסגרת תהליכי הפיקוח תהיה כפופה לתנאי הפיקוח.

החלטות על פיקוח

- 1- פיקוח על המעורבות של המעורבים במסגרת תהליכי הפיקוח.
- 2- פיקוח על המעורבות של המעורבים במסגרת תהליכי הפיקוח.
- 3- פיקוח על המעורבות של המעורבים במסגרת תהליכי הפיקוח.
- 4- פיקוח על המעורבות של המעורבים במסגרת תהליכי הפיקוח.
- 5- פיקוח על המעורבות של המעורבים במסגרת תהליכי הפיקוח.

החלטות על פיקוח

85 תיק פיקוח

רשמי / רשמי / רשמי : 85

10 תיק פיקוח

רשמי / רשמי / רשמי : 10

5 תיק פיקוח

החלטות על פיקוח של המעורבים במסגרת תהליכי הפיקוח.

ב-28 בספטמבר 2012, הודיעה הסוכנות לביטוח לאומי כי היא תפיקח את המעורבות של המעורבים במסגרת תהליכי הפיקוח. המעורבות של המעורבים במסגרת תהליכי הפיקוח תהיה כפופה לתנאי הפיקוח. (09-05-2012)D 372/21/2012

החלטות על פיקוח של המעורבים במסגרת תהליכי הפיקוח. המעורבות של המעורבים במסגרת תהליכי הפיקוח תהיה כפופה לתנאי הפיקוח.

30 סעיף 1433

20 בספטמבר 2012





މަލްދިވެހިސަރުކާރުގެ ގެޒެޓް  
ގަވާއިދު، ޖުލައި 2012

ސަރުކާރުގެ ގެޒެޓް: 113-PRC/I-2012/77

ނަންބަރު

މި ނަންބަރުގައި ސަބަބުކުރި ގަވާއިދުގެ ދަށުން  
ރާއްޖޭގެ ތެރޭގައި ސަރުކާރުގެ ޖަލްދުގައި ހިމެނޭ  
113-PRC/I-2012/73 ސަރުކާރުގެ ޖަލްދުގައި ހިމެނޭ  
ގަވާއިދުގެ ތެރޭގައި ހިމެނޭ ގަވާއިދުގެ ދަށުން  
ބަޔާންކުރެއްވި ގަވާއިދު.

01 ނަންބަރުގެ 1433  
21 ޖުލައި 2012

މަލްދިވެހިސަރުކާރުގެ ގެޒެޓް  
ގަވާއިދު، ޖުލައި 2012

ސަރުކާރުގެ ގެޒެޓް: 113-PRC/I-2012/76

ނަންބަރު

މި ނަންބަރުގައި ސަބަބުކުރި ގަވާއިދުގެ ދަށުން  
ރާއްޖޭގެ ތެރޭގައި ސަރުކާރުގެ ޖަލްދުގައި ހިމެނޭ  
113-PRC/I-2012/056 ސަރުކާރުގެ ޖަލްދުގައި ހިމެނޭ  
ގަވާއިދުގެ ތެރޭގައި ހިމެނޭ ގަވާއިދުގެ ދަށުން  
ބަޔާންކުރެއްވި ގަވާއިދު.

01 ނަންބަރުގެ 1433  
21 ޖުލައި 2012

ސިޓީ ސަބަބުކުރި ގަވާއިދު  
ގަވާއިދު، ޖުލައި 2012

ސަރުކާރުގެ ގެޒެޓް: 188-A/ 2012 /50

ނަންބަރު

މި ނަންބަރުގައި ސަބަބުކުރި ގަވާއިދުގެ ދަށުން

މި ނަންބަރުގައި ސަބަބުކުރި ގަވާއިދުގެ ދަށުން  
188-A/ 2012 /40 ސަރުކާރުގެ ޖަލްދުގައި ހިމެނޭ  
ގަވާއިދުގެ ތެރޭގައި ހިމެނޭ ގަވާއިދުގެ ދަށުން  
ބަޔާންކުރެއްވި ގަވާއިދު.

❖ ނަންބަރުގެ ޖަލްދުގައި ހިމެނޭ ގަވާއިދު

- ފަންޓް: 3307314
- ފަންޓް: 3303648
- ފެންވަރު: [procurement@csc.gov.mv](mailto:procurement@csc.gov.mv)
- ވެބްސައިޓް: [www.csc.gov.mv](http://www.csc.gov.mv)

1 ނަންބަރުގެ 1433  
21 ޖުލައި 2012

دعوتی وقت: پندرہ بجے  
دعا، جعفریہ

سرٹیفکٹ نمبر: 171-FD(PU)/IUL/2012/51

ادبیت

ادبیت سوسائٹی کے دفتر

دوسرے وقت: پندرہ بجے  
06 بجے اور 02 بجے کے درمیان  
ادبیت سوسائٹی کے دفتر

پورے دن کے لیے  
02 بجے اور 2012  
12:00 بجے اور  
09 بجے اور 2012  
12:00 بجے اور  
ادبیت سوسائٹی کے دفتر  
ادبیت سوسائٹی کے دفتر  
ادبیت سوسائٹی کے دفتر

05 بجے اور 1433

25 بجے اور 2012

دعوتی وقت: پندرہ بجے  
دعا، جعفریہ

سرٹیفکٹ نمبر: 332 3955، 332 3932

سرٹیفکٹ نمبر: 134-HR/IUL/2012/08

ادبیت

ادبیت سوسائٹی کے دفتر

دعوتی وقت: پندرہ بجے  
2012 اور 4 بجے  
ادبیت سوسائٹی کے دفتر

پورے دن کے لیے  
01 بجے اور  
2012 اور 10:30 بجے اور  
08 بجے اور 2012 اور  
10:30 بجے اور  
ادبیت سوسائٹی کے دفتر

ادبیت سوسائٹی کے دفتر  
ادبیت سوسائٹی کے دفتر

30 بجے اور 1433

20 بجے اور 2012

دوسرے وقت: پندرہ بجے  
دعا، جعفریہ

سرٹیفکٹ نمبر: (IUL)23-AP/1/2012/158

ادبیت

ادبیت سوسائٹی کے دفتر  
01 بجے اور  
(IUL)23-AP/1/2012/151 اور 14 بجے اور  
ادبیت سوسائٹی کے دفتر  
01 بجے اور  
ادبیت سوسائٹی کے دفتر

پورے دن کے لیے  
28 بجے اور 2012 اور 10:00 بجے اور  
04 بجے اور 2012 اور 10:00 بجے اور  
ادبیت سوسائٹی کے دفتر

ادبیت سوسائٹی کے دفتر  
ادبیت سوسائٹی کے دفتر

01 بجے اور 1433

21 بجے اور 2012





ڏوھ ۾ سٽوڪس جي ۽ آڇي ورتو ڇڏي ڏيڻ کان  
ڏوھ ۾ ڇڏي ڏيڻ کان

سٽوڪس نمبر: (IUL)142-E1/1/2012/50

ڏيڻ

ڏيڻ سٽوڪس جي سٽوڪس نمبر (IUL)142-E1/1/2012/41  
۽ آڇي ورتو ڇڏي ڏيڻ کان ۽ سٽوڪس جي ۽ آڇي ورتو ڇڏي ڏيڻ کان  
۽ آڇي ورتو ڇڏي ڏيڻ کان ۽ آڇي ورتو ڇڏي ڏيڻ کان  
۽ آڇي ورتو ڇڏي ڏيڻ کان ۽ آڇي ورتو ڇڏي ڏيڻ کان

ڏيڻ، ڏيڻ ۽ آڇي ورتو ڇڏي ڏيڻ کان ۽ آڇي ورتو ڇڏي ڏيڻ کان  
۽ آڇي ورتو ڇڏي ڏيڻ کان ۽ آڇي ورتو ڇڏي ڏيڻ کان  
01 ڏيڻ 2012 ۾ ۽ آڇي ورتو ڇڏي ڏيڻ کان 10:00  
۽ آڇي ورتو ڇڏي ڏيڻ کان ۽ آڇي ورتو ڇڏي ڏيڻ کان  
۽ آڇي ورتو ڇڏي ڏيڻ کان ۽ آڇي ورتو ڇڏي ڏيڻ کان

01 نمبر 1433  
21 ڏيڻ 2012

ڏيڻ سٽوڪس جي سٽوڪس نمبر ۽ آڇي ورتو ڇڏي ڏيڻ کان  
ڏوھ ۾ ڇڏي ڏيڻ کان

سٽوڪس نمبر: (IUL)197-A2/01/2012/22

ڏيڻ

ڏيڻ سٽوڪس جي سٽوڪس نمبر ۽ آڇي ورتو ڇڏي ڏيڻ کان  
۽ آڇي ورتو ڇڏي ڏيڻ کان ۽ آڇي ورتو ڇڏي ڏيڻ کان  
ڏيڻ، ڏيڻ ۽ آڇي ورتو ڇڏي ڏيڻ کان ۽ آڇي ورتو ڇڏي ڏيڻ کان  
2012 ۾ ۽ آڇي ورتو ڇڏي ڏيڻ کان 11:30  
۽ آڇي ورتو ڇڏي ڏيڻ کان ۽ آڇي ورتو ڇڏي ڏيڻ کان  
۽ آڇي ورتو ڇڏي ڏيڻ کان ۽ آڇي ورتو ڇڏي ڏيڻ کان

04 نمبر 1433  
24 ڏيڻ 2012

ڏوھ ۾ سٽوڪس جي سٽوڪس نمبر ۽ آڇي ورتو ڇڏي ڏيڻ کان  
۽ آڇي ورتو ڇڏي ڏيڻ کان 5 ۽ آڇي ورتو ڇڏي ڏيڻ کان  
ڏوھ ۾ ڇڏي ڏيڻ کان

سٽوڪس نمبر: 3324306 ، 3323209

MWSC-61/ADV/2012/036

ڏيڻ

ڏيڻ سٽوڪس جي سٽوڪس نمبر A ۽ آڇي ورتو ڇڏي ڏيڻ کان  
۽ آڇي ورتو ڇڏي ڏيڻ کان

ڏيڻ سٽوڪس جي سٽوڪس نمبر ۽ آڇي ورتو ڇڏي ڏيڻ کان  
۽ آڇي ورتو ڇڏي ڏيڻ کان ۽ آڇي ورتو ڇڏي ڏيڻ کان  
A ۽ آڇي ورتو ڇڏي ڏيڻ کان ۽ آڇي ورتو ڇڏي ڏيڻ کان  
۽ آڇي ورتو ڇڏي ڏيڻ کان ۽ آڇي ورتو ڇڏي ڏيڻ کان

ڏيڻ سٽوڪس جي سٽوڪس نمبر ۽ آڇي ورتو ڇڏي ڏيڻ کان  
۽ آڇي ورتو ڇڏي ڏيڻ کان ۽ آڇي ورتو ڇڏي ڏيڻ کان  
۽ آڇي ورتو ڇڏي ڏيڻ کان ۽ آڇي ورتو ڇڏي ڏيڻ کان

27 ڏيڻ 2012 ۾ ۽ آڇي ورتو ڇڏي ڏيڻ کان 03  
۽ آڇي ورتو ڇڏي ڏيڻ کان ۽ آڇي ورتو ڇڏي ڏيڻ کان  
۽ آڇي ورتو ڇڏي ڏيڻ کان ۽ آڇي ورتو ڇڏي ڏيڻ کان

ڏيڻ سٽوڪس جي سٽوڪس نمبر ۽ آڇي ورتو ڇڏي ڏيڻ کان  
۽ آڇي ورتو ڇڏي ڏيڻ کان ۽ آڇي ورتو ڇڏي ڏيڻ کان  
۽ آڇي ورتو ڇڏي ڏيڻ کان ۽ آڇي ورتو ڇڏي ڏيڻ کان  
۽ آڇي ورتو ڇڏي ڏيڻ کان ۽ آڇي ورتو ڇڏي ڏيڻ کان

ڏيڻ سٽوڪس جي سٽوڪس نمبر ۽ آڇي ورتو ڇڏي ڏيڻ کان  
۽ آڇي ورتو ڇڏي ڏيڻ کان

24 ڏيڻ 2012  
www.mwsc.com.mv



**STATE TRADING ORGANIZATION PLC**

Male', Republic of Maldives

Ref: 60-ADM/2012/170

Date: 25th June 2012

**TENDER NOTICE ISSUED BY STATE TRADING ORGANIZATION PLC FOR CONSTRUCTION OF  
PROPOSED 10-STORYED UMAR SHOPPING ARCADE BUILDING**

We invite local and international experienced parties who are interested in the subjected project to propose their proposals in accordance with the information provided by State Trading Organization Plc.

**General Description**

- Title:** Construction of Proposed 10-Storyed STO Umaru Shopping Arcade Building
- Participants:** All interested and reliable parties with industrial experience in construction of commercial buildings from local and international are most welcome. However, if the registering party(s) intends to submit their proposal as Joint Venture(s) (JVs'), it should be dully registered in the Ministry of Economic Development, Republic of Maldives.
- Scope of Work:** Construction of Proposed 10-Storyed STO Umaru Shopping Arcade Building in accordance with information provided by State Trading Organization Public Limited (STO).
- Organization of execution:** State Trading Organization Plc.
- Registration & Obtaining Bid Documents:** A complete set of bidding documents in English may be obtained after close of registration date upon payment of a non-refundable fee of MVR 2500.00 or equivalent in USD latest **by 5th July 2012 at 1600hrs**. The method of payment shall be by cash at our whole sale center or cashier's check, direct deposit to our **US\$ account no. 7701-100471-001 SWIFT code: MALBMVMV at the Main Branch of Bank of Maldives PLC**.
- Issuance of bid documents:** A complete set of bidding documents in English will be issued to those who have registered under the subjected tender on **10th , 11th and 8th July 2012**. Bid documents will be issued from **0900hrs to 1600hrs**.
- Pre-bid Meeting:** **12th July 2012 at 1100hrs** at the conference room of State Trading Organization PLC, Head Office Building
- Tender Opening:** Tender opening venue, conference room of State Trading Organization PLC, Head Office Building in the presence of bidders or their authorized representatives who choose to attend. Tender opening date will only be disclosed to the registered parties along with the bid documents
- Deliverables:** The contractor should submit all deliverables as stated in the contract and manage the entire project to ensure that the project is successfully delivered to the employer within schedule, cost, quality and safety parameters.

For further information, please contact STO Plc. on the below address.

**STATE TRADING ORGANIZATION PLC**

Address: Boduthakurufaanu Magu, Maafannu, Male' 20345, Republic of Maldives

Telephone: +960 33 44 333 / +960 33 44 270

Facsimile: +960 33 44 336

Contact person: Mr. Hussain Ali

E-mail Address: [contracting@stomaldives.net](mailto:contracting@stomaldives.net)







# STELCO

STELCO  
 2012/92-H

2012/92-H

## STELCO

1.5

13:00

85

85 x 10

10

10 x 5

5

85 x 10

5

STELCO

STELCO

STELCO

1.5

2012/92-H

13:00

11:30

STELCO

STELCO

STELCO

STELCO

STELCO

procurement@stelco.com.mv

1433 05

2012 25





دسريو څخه اړخه زغوم  
دځا، جرفو رښتيا څخه.

سريو شمېر: (IUL)23-AP/1/2012/153

اړخه دسريو

دځا وټه وټه دغه اړخه د سريو څخه اړخه دسريو  
مړي اړخه دسريو مړي اړخه دسريو دسريو دسريو  
(IUL)23-AP/1/2012/137 (31 د اړخه 2012) وټه دسريو  
دسريو دسريو دسريو دسريو دسريو دسريو  
دسريو دسريو دسريو دسريو دسريو دسريو  
دځا وټه وټه دغه اړخه د سريو څخه اړخه دسريو  
مړي اړخه دسريو مړي اړخه دسريو دسريو دسريو

- 4 سټو څخه اړخه دسريو
- 6 اړخه دسريو
- 10 اړخه دسريو دسريو دسريو
- وټه دسريو
- اړخه دسريو

دځا، دسريو دسريو دسريو دسريو دسريو  
دسريو دسريو دسريو دسريو دسريو دسريو  
13:00 دسريو دسريو دسريو دسريو دسريو  
دسريو دسريو دسريو دسريو دسريو دسريو  
10:00 دسريو دسريو دسريو دسريو دسريو  
دسريو دسريو دسريو دسريو دسريو دسريو  
دسريو دسريو دسريو دسريو دسريو دسريو

دسريو دسريو دسريو دسريو دسريو دسريو  
دسريو دسريو دسريو دسريو دسريو دسريو  
دسريو دسريو دسريو دسريو دسريو دسريو  
دسريو دسريو دسريو دسريو دسريو دسريو

29 دسريو 1433  
19 دسريو 2012

دسريو دسريو دسريو دسريو دسريو  
دځا، جرفو رښتيا څخه.

سريو شمېر: (IUL)120/1/2012/43

اړخه دسريو

دسريو دسريو دسريو دسريو دسريو  
دځا، دسريو دسريو دسريو دسريو دسريو  
28 دسريو دسريو دسريو دسريو دسريو  
14:00 دسريو دسريو دسريو دسريو دسريو  
دسريو دسريو دسريو دسريو دسريو دسريو  
3 دسريو دسريو دسريو دسريو دسريو  
دسريو دسريو دسريو دسريو دسريو دسريو  
دسريو دسريو دسريو دسريو دسريو دسريو  
2 دسريو دسريو دسريو دسريو دسريو دسريو

20 دسريو 2012

دسريو دسريو دسريو دسريو دسريو  
دځا، جرفو رښتيا څخه.

سريو شمېر: (IUL)120/1/2012/42

اړخه دسريو

دسريو دسريو دسريو دسريو دسريو  
دځا، دسريو دسريو دسريو دسريو دسريو  
28 دسريو دسريو دسريو دسريو دسريو  
11:00 دسريو دسريو دسريو دسريو دسريو  
3 دسريو دسريو دسريو دسريو دسريو  
11:00 دسريو دسريو دسريو دسريو دسريو  
دسريو دسريو دسريو دسريو دسريو دسريو  
دسريو دسريو دسريو دسريو دسريو دسريو  
دسريو دسريو دسريو دسريو دسريو دسريو  
2 دسريو دسريو دسريو دسريو دسريو دسريو

30 دسريو 1433  
20 دسريو 2012

سوج قورم (NO10-1M)	24	23
3-4 قورم (80gsm)	2	24
سوج قورم	100	25
قورم	24	26
سوج قورم	10	27
سوج قورم (25MM)	12	28
سوج قورم (50MM)	12	29
سوج قورم	12	30
سوج قورم	36	31
4-4 قورم (80gsm)	1	32
4-4 قورم (سوج) (80gsm)	1	33
4-4 قورم (سوج) (80gsm)	1	34
4-4 قورم (سوج) (80gsm)	1	35
سوج قورم (25mm)	2	36
سوج قورم (32mm)	2	37
سوج قورم (51mm)	2	38

سوج قورم:

- سوج قورم: 85%

- سوج قورم سوج قورم: 15%

سوج قورم سوج قورم سوج قورم سوج قورم سوج قورم سوج قورم

سوج قورم:

- سوج قورم سوج قورم سوج قورم سوج قورم سوج قورم سوج قورم

- سوج قورم سوج قورم سوج قورم سوج قورم سوج قورم سوج قورم

- سوج قورم سوج قورم سوج قورم سوج قورم سوج قورم سوج قورم

- سوج قورم سوج قورم سوج قورم سوج قورم سوج قورم سوج قورم

سوج قورم سوج قورم

- سوج قورم سوج قورم سوج قورم سوج قورم سوج قورم سوج قورم

سوج قورم

سوج قورم سوج قورم

سوج قورم: (IUL)435-A4/2012/04

سوج قورم سوج قورم سوج قورم سوج قورم سوج قورم سوج قورم

سوج قورم سوج قورم سوج قورم سوج قورم سوج قورم سوج قورم

سوج قورم	سوج قورم	سوج قورم
سوج قورم (30 سوج قورم)	12	1
سوج قورم سوج قورم	5	2
سوج قورم سوج قورم (سوج قورم)	12	3
سوج قورم سوج قورم (سوج قورم)	36	4
سوج قورم سوج قورم (سوج قورم)	36	5
سوج قورم سوج قورم	12	6
سوج قورم سوج قورم	24	7
سوج قورم سوج قورم (سوج قورم)	12	8
سوج قورم سوج قورم	5	9
سوج قورم سوج قورم (25 سوج قورم)	6	10
سوج قورم سوج قورم سوج قورم	10	11
سوج قورم سوج قورم (سوج قورم سوج قورم)	5	12
سوج قورم سوج قورم (سوج قورم سوج قورم)	12	13
سوج قورم سوج قورم (3 سوج قورم x 24 سوج قورم)	12	14
سوج قورم سوج قورم	12	15
سوج قورم سوج قورم	1	16
سوج قورم سوج قورم سوج قورم (80 سوج قورم)	50	17
4-4 قورم (سوج قورم) (80gsm)	30	18
سوج قورم سوج قورم	36	19
سوج قورم سوج قورم	15	20
سوج قورم سوج قورم	12	21
سوج قورم سوج قورم	12	22

- 1. 2012 1 10:00
- 2. 2012 1 10:00
- 3. 2012 1 10:00

171-FD(PU)/IUL/2012/45

171-FD(PU)/IUL/2012/45  
 2012 1 10:00  
 2012 1 10:00  
 2012 1 10:00

171-FD(PU)/IUL/2012/45

171-FD(PU)/IUL/2012/52

171-FD(PU)/IUL/2012/52  
 2012 1 10:00  
 2012 1 10:00  
 2012 1 10:00

1433 05

2012 25

171-FD(PU)/IUL/2012/52

171-FD(PU)/IUL/2012/52  
 2012 1 10:00  
 2012 1 10:00

171-FD(PU)/IUL/2012/52

171-FD(PU)/IUL/2012/52  
 2012 1 10:00  
 2012 1 10:00  
 2012 1 10:00

1433 30

2012 20

171-FD(PU)/IUL/2012/52

171-FD(PU)/IUL/2012/52

171-FD(PU)/IUL/2012/52

171-FD(PU)/IUL/2012/52  
 2012 1 10:00  
 2012 1 10:00  
 2012 1 10:00

1433 05

2012 25

سروس نمبر: 295/2012/75

معلومات

حکومت سندھ کے ماتحت اداروں کے لیے سروس فراہمی کے لیے درخواستیں جمع کروانے کی تاریخ: 295/2012/67  
( 04 مئی 2012 ) درخواستیں جمع کروانے کی تاریخ: 295/2012/67، درخواستیں جمع کروانے کی تاریخ: 295/2012/67  
28 مئی 2012 کو جمع کروانے کی تاریخ: 11:00 بجے درخواستیں جمع کروانے کی تاریخ: 295/2012/67۔

Processor	x86 architecture L2 cache 2MB 2.0 GHz Processor support for 64-bit computing Dual Core
Motherboard	SATA II support RAM upgradeable to 4GB Integrated sound capabilities
Motherboard Slots	Free slots: Two 32bit PCI slots; One PCIe slot; Two DIMM slots
Bus Architecture	PCIe / PCI
RAM	2 GB RAM DDR 2 Dual Channel
Hard Disk Drive	320 GB SATA II
Optical Drive	Internal 16x DVD Writer / ReWriter
Video Interface	128MB video memory, dedicated or shared
Network Interface	10/100/1000Mbps Gigabit Ethernet
Input / Output Ports	• Four USB 2.0 (2-Front 4-Rear) • Two PS/2 or two extra USB 2.0
Keyboard	PS/2 or USB QWERTY enhanced AT-type Keyboard
Mouse	PS/2 or USB Optical Scroll Mouse, including mouse pad
Operating System	Microsoft Windows 7 Professional 32-bit or Ubuntu Desktop Edition 10.04
Drivers	All drivers for the supplied operating system
Monitor	19" LCD TFT Resolution: 1280 x 1024
UPS	650 VA

• فون / نمبر: 6560009

• ای میل: holhudhoo-office@gmail.com

උතුරු පළාතේ ප්‍රධාන මාර්ගවලදී මාර්ග  
සංස්කරණ, ප්‍රවර්ධනය

සංඛ්‍යාව: 295/2012/76

වාර්තාව

වාර්තාවේ අංකය 02 වන අතර එහි විස්තරය  
සංඛ්‍යාව: 295/2012/68 වන අතර  
( 04 වන වර්ගය ) වාර්තාවේ දිනය වන විට ප්‍රධාන මාර්ගවල  
විදුලි සැපයීමේ වැඩපිටි කටයුතු, වාර්තාවේ සඳහන් කර ඇති  
වාර්තාවේ සඳහන් කර ඇති, වාර්තාවේ සඳහන් කර ඇති  
28 වන වර්ගයේ 2012 වන අතර එහි විස්තරය ප්‍රධාන මාර්ගවල  
වාර්තාවේ සඳහන් කර ඇති වන අතර.

- 02 වන අතර එහි විස්තරය  
( 19" LCD TFT Resolution: 1280 x 1024 )

- ෆොන් / මිනිසා : 6560009
- විද්‍යාලය : holhudhoo-office@gmail.com

19 වන වර්ගය 2012

වාර්තාවේ අංකය 08 වන අතර එහි විස්තරය  
සංඛ්‍යාව: 426-PD/IUL/2012/112

සංඛ්‍යාව: 426-PD/IUL/2012/112

වාර්තාව

වාර්තාවේ අංකය 08 වන අතර එහි විස්තරය

වාර්තාවේ අංකය 08 වන අතර එහි විස්තරය  
සංඛ්‍යාව: 426-PD/IUL/2012/93 වන අතර  
වාර්තාවේ අංකය 08 වන අතර එහි විස්තරය  
වාර්තාවේ අංකය 08 වන අතර එහි විස්තරය  
වාර්තාවේ අංකය 08 වන අතර එහි විස්තරය

වාර්තාවේ අංකය 01 වන අතර එහි විස්තරය  
වාර්තාවේ අංකය 01 වන අතර එහි විස්තරය  
වාර්තාවේ අංකය 01 වන අතර එහි විස්තරය  
වාර්තාවේ අංකය 01 වන අතර එහි විස්තරය  
වාර්තාවේ අංකය 01 වන අතර එහි විස්තරය

වාර්තාවේ අංකය 09 වන අතර එහි විස්තරය  
වාර්තාවේ අංකය 09 වන අතර එහි විස්තරය  
වාර්තාවේ අංකය 09 වන අතර එහි විස්තරය  
වාර්තාවේ අංකය 09 වන අතර එහි විස්තරය  
වාර්තාවේ අංකය 09 වන අතර එහි විස්තරය

30 වන වර්ගය 1433  
20 වන වර්ගය 2012

වාර්තාවේ අංකය 2012/78 වන අතර එහි විස්තරය  
සංඛ්‍යාව: 113-PRC/I-2012/78

සංඛ්‍යාව: 113-PRC/I-2012/78

වාර්තාව

වාර්තාවේ අංකය 01 වන අතර එහි විස්තරය  
වාර්තාවේ අංකය 01 වන අතර එහි විස්තරය  
වාර්තාවේ අංකය 01 වන අතර එහි විස්තරය  
වාර්තාවේ අංකය 01 වන අතර එහි විස්තරය  
වාර්තාවේ අංකය 01 වන අතර එහි විස්තරය

01 වන වර්ගය 1433  
21 වන වර්ගය 2012

සංඛ්‍යාව: (IUL)142-E1/1/2012/49

වාර්තාව

වාර්තාවේ අංකය 2012/26 වන අතර එහි විස්තරය  
වාර්තාවේ අංකය 2012/26 වන අතර එහි විස්තරය  
වාර්තාවේ අංකය 2012/26 වන අතර එහි විස්තරය  
වාර්තාවේ අංකය 2012/26 වන අතර එහි විස්තරය  
වාර්තාවේ අංකය 2012/26 වන අතර එහි විස්තරය

වාර්තාවේ අංකය 219 වන අතර එහි විස්තරය  
වාර්තාවේ අංකය 219 වන අතර එහි විස්තරය  
වාර්තාවේ අංකය 219 වන අතර එහි විස්තරය  
වාර්තාවේ අංකය 219 වන අතර එහි විස්තරය  
වාර්තාවේ අංකය 219 වන අතර එහි විස්තරය



03 2012 10:00 10:00  
 03 2012 10:00 10:00  
 03 2012 10:00 10:00

- 3338121 / 3338123  
 procurement@stelco.com.mv  
 1433 05  
 2012 25

State Electric Company Ltd.

Ref No: H-2012/87A

25-06-2012

**Request for Quotations**

State Electric Company Limited (STELCO) wishes to re-tender the *Supply of PVC Warning Tape* Ref no: H-2012/87 dated 07/06/2012 as few responses were received. Interested and eligible parties shall submit their quotations in compliance with the following specification(s).

**This request for Quotation is open for both local and international bidders.**

Item	Description	Qty	UOM
1	PVC WARNING Tape( Cable works/high voltage ) Colour Black and Yellow	30	ROLLS (200M)

Remarks: Width = 6"

**Quotation shall indicate the following:**

**- Price**

\* Door Step Delivery Price

**OR**

\* CIF Male' Price

The following charges shall be applied for CIF Male' Prices:

- for custom duty (25% of CIF price)
- for clearing, handling & delivery to STELCO site (2% of the highest quoted CIF price)

\* Quotation shall indicate the unit price, total price for each item and total price of the quotation.

**- Currency** (If not stated, shall be assumed as Maldivian Rufiyaa).



- **Delivery period** (In days). For CIF quoted quotations, additional 07 days shall be included for the clearing, handling and delivery to STELCO site. Delivery indicated as 'ex-stock' and a particular duration not specified shall be taken same as the party offering the longest delivery period.

- **Technical specification(s)**: All the relevant information(s) shall be complete to enable technical evaluation of the item(s) quoted.

- **Payment**: 100% upon delivery within 30 working days.

- **Payment terms**: Payment shall be made in Maldivian rufiyaa

- **Quotation validity**: Quotation validity shall be minimum 30 days from the date of quotation opening.

- **Company details**: Shall submit company profile, registration copy and contact details.

- **Important Note**: It is in STELCO's discretion to reject/cancel any quotation which does not fulfil or comply the above terms, at anytime during the quotation evaluation process. Also it is in STELCO's discretion to cancel this request for quotation at anytime.

• **Quotation Evaluation Criteria**:

All Quotations shall be evaluated on the following basis. Points (pts) shall be given according to the formula below.

- Price = 75 pts [(Minimum Quoted Price) / (Quoted Price) x 75].

- Delivery period = 20 pts [(Shortest delivery period) / (Quoted delivery period) x 20].

- Experience = 05 pts (Shall submit reference letters of previous supplies for similar work).

\* Additional (US\$25.00 plus 4% of quotation amount shall be included to the price of quotation as financial costs for overseas payments).

• **The quotations shall be submitted in sealed envelope and addressed as follows**:

Head of Procurement Department  
State Electric Company Limited.  
(Supply of PVC Warning Tape)  
Ref. no: H-2012/87A

- All sealed quotations shall reach STELCO head office on or before **Tuesday, 03rd July 2012, 10:00hrs**. Any quotation(s) received after this deadline shall be disqualified.

- STELCO shall **not be liable** for the misplacement or premature opening for the unlabeled sealed quotations.

• **Quotation Opening**:

Quotation shall be opened on **Tuesday, 03rd July 2012, 10:00hrs, in STELCO Head Office / 2nd Floor meeting room**, in the presence of those parties or their representatives who wish to attend the session.

• **Further information**:

Interested parties may obtain further information from the following address:

Procurement Department  
State Electric Company Limited.  
Ameenee Magu, Male', 20349  
Republic of Maldives  
Tel: (960) 333 8122  
Fax: (960) 332 7036  
E-mail: [procurement@stelco.com.mv](mailto:procurement@stelco.com.mv).

- This request for quotation is also published in STELCO website [www.stelco.com.mv](http://www.stelco.com.mv).

٤ جَمْعَ دَرَجَاتٍ فِي كَمَالٍ وَجَمْعَ دَرَجَاتٍ فِي كَمَالٍ وَجَمْعَ دَرَجَاتٍ فِي كَمَالٍ  
دَرَجَاتٍ فِي كَمَالٍ وَجَمْعَ دَرَجَاتٍ فِي كَمَالٍ وَجَمْعَ دَرَجَاتٍ فِي كَمَالٍ  
دَعَا، حَقِّقَ عَمَلَهُ.

سَرْمَطَمَات: (IUL)167-E/1/2012/36

اِجْتِمَاعٌ

٤ جَمْعَ دَرَجَاتٍ فِي كَمَالٍ وَجَمْعَ دَرَجَاتٍ فِي كَمَالٍ وَجَمْعَ دَرَجَاتٍ فِي كَمَالٍ  
دَرَجَاتٍ فِي كَمَالٍ وَجَمْعَ دَرَجَاتٍ فِي كَمَالٍ وَجَمْعَ دَرَجَاتٍ فِي كَمَالٍ  
دَعَا، حَقِّقَ عَمَلَهُ.

تَرْتِيبٌ	تَمَرَات	تَرْتِيبٌ	تَرْتِيبٌ
10:30	اِجْتِمَاعٌ	01 جَمْعَ دَرَجَاتٍ فِي كَمَالٍ 2012	دَرَجَاتٍ فِي كَمَالٍ وَجَمْعَ دَرَجَاتٍ فِي كَمَالٍ
10:30	اِجْتِمَاعٌ	08 جَمْعَ دَرَجَاتٍ فِي كَمَالٍ 2012	اِجْتِمَاعٌ فِي كَمَالٍ وَجَمْعَ دَرَجَاتٍ فِي كَمَالٍ

01 سَطْرَات 1433

21 جَمْعَ دَرَجَاتٍ فِي كَمَالٍ 2012

دَرَجَاتٍ فِي كَمَالٍ وَجَمْعَ دَرَجَاتٍ فِي كَمَالٍ  
دَعَا، حَقِّقَ عَمَلَهُ.

سَرْمَطَمَات: (IUL)23-AP/1/2012/155

اِجْتِمَاعٌ

٤ جَمْعَ دَرَجَاتٍ فِي كَمَالٍ وَجَمْعَ دَرَجَاتٍ فِي كَمَالٍ وَجَمْعَ دَرَجَاتٍ فِي كَمَالٍ  
(IUL)23-AP/1/2012/142 (31 جَمْعَ دَرَجَاتٍ فِي كَمَالٍ 2012) وَجَمْعَ دَرَجَاتٍ فِي كَمَالٍ  
دَرَجَاتٍ فِي كَمَالٍ وَجَمْعَ دَرَجَاتٍ فِي كَمَالٍ وَجَمْعَ دَرَجَاتٍ فِي كَمَالٍ  
(جَمْعَ دَرَجَاتٍ فِي كَمَالٍ) دَرَجَاتٍ فِي كَمَالٍ وَجَمْعَ دَرَجَاتٍ فِي كَمَالٍ.

٤ جَمْعَ دَرَجَاتٍ فِي كَمَالٍ وَجَمْعَ دَرَجَاتٍ فِي كَمَالٍ وَجَمْعَ دَرَجَاتٍ فِي كَمَالٍ  
دَرَجَاتٍ فِي كَمَالٍ وَجَمْعَ دَرَجَاتٍ فِي كَمَالٍ وَجَمْعَ دَرَجَاتٍ فِي كَمَالٍ  
١٤:٠٠ دَرَجَاتٍ فِي كَمَالٍ وَجَمْعَ دَرَجَاتٍ فِي كَمَالٍ وَجَمْعَ دَرَجَاتٍ فِي كَمَالٍ  
دَرَجَاتٍ فِي كَمَالٍ وَجَمْعَ دَرَجَاتٍ فِي كَمَالٍ وَجَمْعَ دَرَجَاتٍ فِي كَمَالٍ.

٤ جَمْعَ دَرَجَاتٍ فِي كَمَالٍ وَجَمْعَ دَرَجَاتٍ فِي كَمَالٍ وَجَمْعَ دَرَجَاتٍ فِي كَمَالٍ  
دَرَجَاتٍ فِي كَمَالٍ وَجَمْعَ دَرَجَاتٍ فِي كَمَالٍ وَجَمْعَ دَرَجَاتٍ فِي كَمَالٍ  
اِجْتِمَاعٌ فِي كَمَالٍ وَجَمْعَ دَرَجَاتٍ فِي كَمَالٍ وَجَمْعَ دَرَجَاتٍ فِي كَمَالٍ.

01 سَطْرَات 1433

21 جَمْعَ دَرَجَاتٍ فِي كَمَالٍ 2012

ᐱᓂᓃᓂᓐ ᐱᓂᓃᓂᓐ ᐱᓂᓃᓂᓐ ᐱᓂᓃᓂᓐ  
ᓂᓃᓂᓐ ᓂᓃᓂᓐ ᐱᓂᓃᓂᓐ

IUL-123(A)2012/22 ᓂᓃᓂᓐ

ᐱᓂᓃᓂᓐ

ᐱᓂᓃᓂᓐ ᐱᓂᓃᓂᓐ ᐱᓂᓃᓂᓐ ᐱᓂᓃᓂᓐ

ᓂᓃᓂᓐ ᐱᓂᓃᓂᓐ ᐱᓂᓃᓂᓐ ᐱᓂᓃᓂᓐ  
ᐱᓂᓃᓂᓐ ᐱᓂᓃᓂᓐ ᐱᓂᓃᓂᓐ ᐱᓂᓃᓂᓐ  
ᐱᓂᓃᓂᓐ IUL-123(A)2012/17 (14 ᓂᓃᓂᓐ)  
ᐱᓂᓃᓂᓐ 03 ᓂᓃᓂᓐ ᐱᓂᓃᓂᓐ ᐱᓂᓃᓂᓐ  
ᐱᓂᓃᓂᓐ ᐱᓂᓃᓂᓐ ᐱᓂᓃᓂᓐ ᐱᓂᓃᓂᓐ

ᓂᓃᓂᓐ ᐱᓂᓃᓂᓐ ᐱᓂᓃᓂᓐ ᐱᓂᓃᓂᓐ  
ᐱᓂᓃᓂᓐ 01 ᓂᓃᓂᓐ ᐱᓂᓃᓂᓐ ᐱᓂᓃᓂᓐ  
ᐱᓂᓃᓂᓐ ᐱᓂᓃᓂᓐ ᐱᓂᓃᓂᓐ ᐱᓂᓃᓂᓐ  
ᐱᓂᓃᓂᓐ 08 ᓂᓃᓂᓐ ᐱᓂᓃᓂᓐ ᐱᓂᓃᓂᓐ  
ᐱᓂᓃᓂᓐ ᐱᓂᓃᓂᓐ ᐱᓂᓃᓂᓐ ᐱᓂᓃᓂᓐ  
ᐱᓂᓃᓂᓐ ᐱᓂᓃᓂᓐ ᐱᓂᓃᓂᓐ ᐱᓂᓃᓂᓐ

05 ᓂᓃᓂᓐ 1433  
25 ᓂᓃᓂᓐ 2012

ᐱᓂᓃᓂᓐ ᐱᓂᓃᓂᓐ ᐱᓂᓃᓂᓐ ᐱᓂᓃᓂᓐ  
ᓂᓃᓂᓐ ᓂᓃᓂᓐ ᐱᓂᓃᓂᓐ

IUL-123(A)2012/23 ᓂᓃᓂᓐ

ᐱᓂᓃᓂᓐ

ᐱᓂᓃᓂᓐ ᐱᓂᓃᓂᓐ ᐱᓂᓃᓂᓐ ᐱᓂᓃᓂᓐ

ᓂᓃᓂᓐ ᐱᓂᓃᓂᓐ ᐱᓂᓃᓂᓐ ᐱᓂᓃᓂᓐ ᐱᓂᓃᓂᓐ

ᓂᓃᓂᓐ ᐱᓂᓃᓂᓐ ᐱᓂᓃᓂᓐ ᐱᓂᓃᓂᓐ  
ᓂᓃᓂᓐ ᐱᓂᓃᓂᓐ ᐱᓂᓃᓂᓐ ᐱᓂᓃᓂᓐ  
ᐱᓂᓃᓂᓐ ᐱᓂᓃᓂᓐ ᐱᓂᓃᓂᓐ ᐱᓂᓃᓂᓐ  
ᐱᓂᓃᓂᓐ ᐱᓂᓃᓂᓐ ᐱᓂᓃᓂᓐ ᐱᓂᓃᓂᓐ  
ᐱᓂᓃᓂᓐ ᐱᓂᓃᓂᓐ ᐱᓂᓃᓂᓐ ᐱᓂᓃᓂᓐ  
ᐱᓂᓃᓂᓐ ᐱᓂᓃᓂᓐ ᐱᓂᓃᓂᓐ ᐱᓂᓃᓂᓐ

05 ᓂᓃᓂᓐ 1433  
25 ᓂᓃᓂᓐ 2012

Container type

Temperature range

Electric system

Power requirement

Dimension

Machinery type

Year build

Condition

Refrigerant gas

01 ᓂᓃᓂᓐ 1433  
21 ᓂᓃᓂᓐ 2012

ᐱᓂᓃᓂᓐ ᐱᓂᓃᓂᓐ ᐱᓂᓃᓂᓐ ᐱᓂᓃᓂᓐ  
ᓂᓃᓂᓐ ᓂᓃᓂᓐ ᐱᓂᓃᓂᓐ

332 3932 ᓂᓃᓂᓐ; 332 3955 ᓂᓃᓂᓐ

134-CORP/I/2012/12 ᓂᓃᓂᓐ

ᐱᓂᓃᓂᓐ

20 ᓂᓃᓂᓐ ᐱᓂᓃᓂᓐ ᐱᓂᓃᓂᓐ ᐱᓂᓃᓂᓐ

ᓂᓃᓂᓐ ᐱᓂᓃᓂᓐ ᐱᓂᓃᓂᓐ ᐱᓂᓃᓂᓐ  
ᓂᓃᓂᓐ ᐱᓂᓃᓂᓐ ᐱᓂᓃᓂᓐ ᐱᓂᓃᓂᓐ  
ᓂᓃᓂᓐ ᐱᓂᓃᓂᓐ ᐱᓂᓃᓂᓐ ᐱᓂᓃᓂᓐ  
ᓂᓃᓂᓐ ᐱᓂᓃᓂᓐ ᐱᓂᓃᓂᓐ ᐱᓂᓃᓂᓐ  
ᐱᓂᓃᓂᓐ ᐱᓂᓃᓂᓐ ᐱᓂᓃᓂᓐ ᐱᓂᓃᓂᓐ  
ᐱᓂᓃᓂᓐ ᐱᓂᓃᓂᓐ ᐱᓂᓃᓂᓐ ᐱᓂᓃᓂᓐ

سەرگەردا ئىشلىتىش ئۆزگەرتىش ۋە تەكشۈرۈش  
 قۇرغۇچى، ئىشلىتىش ۋە تەكشۈرۈش

Reference No: OPD/2012/80

Date: 25<sup>st</sup> June 2012

تەپسىلىي تەسۋىر قىلىنغان قىزىقۇچى

بۇ تەسۋىر قىلىنغان قىزىقۇچى ئىشلىتىش ئۆزگەرتىش ۋە تەكشۈرۈش ئۆزگەرتىش قىلىنغان قىزىقۇچى.

DEATAILS OF THE GENERATOR:

Engine Model Name: John Deere 80kw

Engine Model No: JS100K

Engine Serial No: JS100K05001239

Th. Buruni Power House م. قەتئىيەت ئىشلىتىش قىزىقۇچى

Item	Qty	Unit	Part No.	Description
1	4	Kit		Piston
2	4	Set		Piston ring
3	4	No's		Valve, Intake
4	4	No's		Valve, Exhaust
5	4	No's		Guide, Valve Intake
6	4	No's		Guide, Valve Exhaust
7	1	No's		Water Pump
8	1	No's		Thermostat
9	1	Kit		Top Gasket kit
10	1	Kit		Bottom Gasket kit
11	8	No's		Conrod Bolt

ئىشلىتىش ئۆزگەرتىش ۋە تەكشۈرۈش قىلىنغان قىزىقۇچى

<ul style="list-style-type: none"> <li>• ئىشلىتىش ئۆزگەرتىش ۋە تەكشۈرۈش قىلىنغان قىزىقۇچى، ئىشلىتىش ئۆزگەرتىش ۋە تەكشۈرۈش قىلىنغان قىزىقۇچى، ئىشلىتىش ئۆزگەرتىش ۋە تەكشۈرۈش قىلىنغان قىزىقۇچى.</li> </ul>	ئىشلىتىش ئۆزگەرتىش ۋە تەكشۈرۈش قىلىنغان قىزىقۇچى
<ul style="list-style-type: none"> <li>• ئىشلىتىش ئۆزگەرتىش ۋە تەكشۈرۈش قىلىنغان قىزىقۇچى، ئىشلىتىش ئۆزگەرتىش ۋە تەكشۈرۈش قىلىنغان قىزىقۇچى، ئىشلىتىش ئۆزگەرتىش ۋە تەكشۈرۈش قىلىنغان قىزىقۇچى.</li> </ul>	ئىشلىتىش ئۆزگەرتىش ۋە تەكشۈرۈش قىلىنغان قىزىقۇچى
<ul style="list-style-type: none"> <li>• ئىشلىتىش ئۆزگەرتىش ۋە تەكشۈرۈش قىلىنغان قىزىقۇچى، ئىشلىتىش ئۆزگەرتىش ۋە تەكشۈرۈش قىلىنغان قىزىقۇچى، ئىشلىتىش ئۆزگەرتىش ۋە تەكشۈرۈش قىلىنغان قىزىقۇچى.</li> </ul>	ئىشلىتىش ئۆزگەرتىش ۋە تەكشۈرۈش قىلىنغان قىزىقۇچى
<ul style="list-style-type: none"> <li>• ئىشلىتىش ئۆزگەرتىش ۋە تەكشۈرۈش قىلىنغان قىزىقۇچى، ئىشلىتىش ئۆزگەرتىش ۋە تەكشۈرۈش قىلىنغان قىزىقۇچى، ئىشلىتىش ئۆزگەرتىش ۋە تەكشۈرۈش قىلىنغان قىزىقۇچى.</li> </ul>	ئىشلىتىش ئۆزگەرتىش ۋە تەكشۈرۈش قىلىنغان قىزىقۇچى



9914274  
 7900747  
 9914274  
 7900747

9914274  
 7900747

Reference No: OPD/2012/54

Date: 25<sup>st</sup> June 2012

### DETAILED LIST OF PARTS

9914274  
 7900747

#### DEATAILS OF THE GENERATOR:

Engine Model Name: CUMMINS

Engine Model No: 6CTA8.3-G2

Engine Serial No: 21561412

Th. Kinbidhoo Power House

Item	Qty	Unit	Part No.	Description
1	1	Set	4025271	Upper Engine Gasket kit
2	1	No's	3800558	Lower Engine Gasket kit
3	12	No's	3901430	Set connecting rod bearing
4	6	No's	3928870	Bolt Connecting Rod
5	2	No's	3928639	Injector Nozzle
6	1	No's	3928639	Thermostat
7	1	No's	3288944	Belt V Ribbed
8	6	Set	3802429	Turbo Charger repair kit
9	6	No's	3802429	Piston Ring set
10	6	No's	3909886	Seal , Injector

9914274  
 7900747

9914274  
 7900747









<p>20 ޖަހަރު ( ޕްލޭނިންގ ޕްލޭނުގެ ދަށުން 30 ޖަހަރު ތެރެއިން ޖަހަން ޖެހޭ ޖަހަރު )          ޖަހަރު ޖަހަން ޖެހޭ ޖަހަރު ޖަހަން ޖެހޭ ޖަހަރު )</p>	<p>( ސަލާމަތީ ޖަހަރު          ޖަހަރު ޖަހަން ޖެހޭ ޖަހަރު )</p>
<p>10 ޖަހަރު ( ޖަހަރު ޖަހަން ޖެހޭ ޖަހަރު ޖަހަން ޖެހޭ ޖަހަރު )          ޖަހަރު ޖަހަން ޖެހޭ ޖަހަރު )</p>	<p>( ސަލާމަތީ ޖަހަރު          ޖަހަރު ޖަހަން ޖެހޭ ޖަހަރު )</p>
<p>05 ޖަހަރު ( ޖަހަރު ޖަހަން ޖެހޭ ޖަހަރު ޖަހަން ޖެހޭ ޖަހަރު )          ޖަހަރު ޖަހަން ޖެހޭ ޖަހަރު )</p>	<p>( ސަލާމަތީ ޖަހަރު          ޖަހަރު ޖަހަން ޖެހޭ ޖަހަރު )</p>
<p>Procurement &amp; Logistics Department          Upper South Utilities Limited          Port Complex, 6th Floor          HilaaleeMagu,          Maafannu,          Male'          Tel: (960) 3331852, Fax: (960) 3317104          Mobile: 9911618          E-mail: procurement@usulmaldives.com</p>	<p>ޖަހަރު ޖަހަން ޖެހޭ ޖަހަރު ޖަހަން ޖެހޭ ޖަހަރު          ޖަހަރު ޖަހަން ޖެހޭ ޖަހަރު ޖަހަން ޖެހޭ ޖަހަރު          ޖަހަރު ޖަހަން ޖެހޭ ޖަހަރު ޖަހަން ޖެހޭ ޖަހަރު          ޖަހަރު ޖަހަން ޖެހޭ ޖަހަރު ޖަހަން ޖެހޭ ޖަހަރު          3317104 ޖަހަރު ޖަހަން ޖެހޭ ޖަހަރު          9911618 ޖަހަރު ޖަހަން ޖެހޭ ޖަހަރު          procurement@usulmaldives.com ޖަހަރު ޖަހަން ޖެހޭ ޖަހަރު</p>
<p>ޖަހަރު ޖަހަން ޖެހޭ ޖަހަރު ޖަހަން ޖެހޭ ޖަހަރު 2012 ޖަހަރު 02:00 ޖަހަރު</p>	
<p>ޖަހަރު ޖަހަން ޖެހޭ ޖަހަރު ޖަހަން ޖެހޭ ޖަހަރު ޖަހަން ޖެހޭ ޖަހަރު          ޖަހަރު ޖަހަން ޖެހޭ ޖަހަރު ޖަހަން ޖެހޭ ޖަހަރު ޖަހަން ޖެހޭ ޖަހަރު          ޖަހަރު ޖަހަން ޖެހޭ ޖަހަރު ޖަހަން ޖެހޭ ޖަހަރު ޖަހަން ޖެހޭ ޖަހަރު          7900747 ޖަހަރު ޖަހަން ޖެހޭ ޖަހަރު ޖަހަން ޖެހޭ ޖަހަރު          9914274 ޖަހަރު ޖަހަން ޖެހޭ ޖަހަރު ޖަހަން ޖެހޭ ޖަހަރު</p>	

ސަލާމަތީ ޖަހަރު ޖަހަން ޖެހޭ ޖަހަރު ޖަހަން ޖެހޭ ޖަހަރު  
 ޖަހަރު ޖަހަން ޖެހޭ ޖަހަރު ޖަހަން ޖެހޭ ޖަހަރު

60-ADM/2012/169 ޖަހަރު ޖަހަން ޖެހޭ ޖަހަރު

ޖަހަރު

ޖަހަރު ޖަހަން ޖެހޭ ޖަހަރު ޖަހަން ޖެހޭ ޖަހަރު 5000 ޖަހަރު ޖަހަން ޖެހޭ ޖަހަރު 2 ޖަހަރު ޖަހަން ޖެހޭ ޖަހަރު

ޖަހަރު ޖަހަން ޖެހޭ ޖަހަރު ޖަހަން ޖެހޭ ޖަހަރު 5000 ޖަހަރު ޖަހަން ޖެހޭ ޖަހަރު 02 ޖަހަރު ޖަހަން ޖެހޭ ޖަހަރު  
 ޖަހަރު ޖަހަން ޖެހޭ ޖަހަރު ޖަހަން ޖެހޭ ޖަހަރު ޖަހަން ޖެހޭ ޖަހަރު ޖަހަން ޖެހޭ ޖަހަރު

ޖަހަރު ޖަހަން ޖެހޭ ޖަހަރު ޖަހަން ޖެހޭ ޖަހަރު 5000 ޖަހަރު ޖަހަން ޖެހޭ ޖަހަރު 2 ޖަހަރު ޖަހަން ޖެހޭ ޖަހަރު  
 ޖަހަރު ޖަހަން ޖެހޭ ޖަހަރު ޖަހަން ޖެހޭ ޖަހަރު

ޖަހަރު ޖަހަން ޖެހޭ ޖަހަރު ޖަހަން ޖެހޭ ޖަހަރު ޖަހަން ޖެހޭ ޖަހަރު 02 ޖަހަރު ޖަހަން ޖެހޭ ޖަހަރު



دعوتنامه  
دعوتنامه

سره: MS/2012/05

انټرنېشنل ټولنيزه ډول

د ټولنيزو دودونو او عاداتو په اړه د ټولنيزو ډولونو په نوم يادېدونکي ډولونه د ټولنيزو ډولونو په نوم يادېدونکي ډولونه دي.

د ټولنيزو ډولونو په اړه د ټولنيزو ډولونو په نوم يادېدونکي ډولونه د ټولنيزو ډولونو په نوم يادېدونکي ډولونه دي.

د ټولنيزو ډولونو په اړه د ټولنيزو ډولونو په نوم يادېدونکي ډولونه د ټولنيزو ډولونو په نوم يادېدونکي ډولونه دي.

د ټولنيزو ډولونو په اړه د ټولنيزو ډولونو په نوم يادېدونکي ډولونه د ټولنيزو ډولونو په نوم يادېدونکي ډولونه دي.

23 د ټولنيزو ډولونو په نوم يادېدونکي ډولونه

د ټولنيزو ډولونو په نوم يادېدونکي ډولونه

سره: (IUL)56-AD/1/2012/49

د ټولنيزو ډولونو په نوم يادېدونکي ډولونه

د ټولنيزو ډولونو په نوم يادېدونکي ډولونه

د ټولنيزو ډولونو په نوم يادېدونکي ډولونه د ټولنيزو ډولونو په نوم يادېدونکي ډولونه دي.

د ټولنيزو ډولونو په اړه د ټولنيزو ډولونو په نوم يادېدونکي ډولونه د ټولنيزو ډولونو په نوم يادېدونکي ډولونه دي.

01 د ټولنيزو ډولونو په نوم يادېدونکي ډولونه

21 د ټولنيزو ډولونو په نوم يادېدونکي ډولونه

د ټولنيزو ډولونو په نوم يادېدونکي ډولونه د ټولنيزو ډولونو په نوم يادېدونکي ډولونه دي.

سره: (IUL)94-A/94/2012/13

د ټولنيزو ډولونو په نوم يادېدونکي ډولونه

انټرنېشنل ټولنيزه ډول

د ټولنيزو ډولونو په نوم يادېدونکي ډولونه د ټولنيزو ډولونو په نوم يادېدونکي ډولونه دي.

د ټولنيزو ډولونو په اړه د ټولنيزو ډولونو په نوم يادېدونکي ډولونه د ټولنيزو ډولونو په نوم يادېدونکي ډولونه دي.

د ټولنيزو ډولونو په نوم يادېدونکي ډولونه د ټولنيزو ډولونو په نوم يادېدونکي ډولونه دي.

01 د ټولنيزو ډولونو په نوم يادېدونکي ډولونه

21 د ټولنيزو ډولونو په نوم يادېدونکي ډولونه

**STATE TRADING ORGANIZATION PLC**

Male 'Republic of Maldives

Ref: 60-ADM/2012/169

Date: 25th June 2012

**TENDER NOTICE ISSUED BY STATE TRADING ORGANIZATION PLC FOR  
CONSTRUCTION OF PURCHASE OF 5000 BAGS LOADING CAPACITY 2 VESSELS**

We invite local and international experienced parties who are interested in the subjected project to propose their proposals in accordance with the information provided by State Trading Organization Plc.

**General Description**

**Title:** Purchase of a 5000bags loading capacity 2 vessels

**Participants:** All interested and reliable parties with industrial experience in construction of commercial buildings from local and international are most welcome. However, if the registering party(s) intends to submit their proposal as Joint Venture(s) (JVs'), it should be dully registered in the Ministry of Economic Development, Republic of Maldives.

**Scope of Work:** Supply and Delivery of 5000bags loading capacity bags in accordance with information provided by State Trading Organization Public Limited (STO).

**Organization of execution:** State Trading Organization Plc.

**Registration &**

**Obtaining Bid Documents:** A complete set of bidding documents in English may be obtained after close of registration date upon payment of a non-refundable fee of MVR 2500.00 or equivalent latest by **5th July 2012 at 1600hrs.** The method of payment shall be by cash, cashier's check or direct deposit to our **US\$ account no. 7701-100471-001 SWIFT code: MALBMVMV at the Main Branch of Bank of Maldives PLC.**

**Issuance of bid documents:** A complete set of bidding documents in English will be issued to those who have registered under the subjected tender on **6th , 7th and 8th July 2012.** Bid documents will be issued from **0900hrs to 1600hrs.**

**Pre-bid Meeting:** **12th July 2012 at 1300hrs** at the conference room of State Trading Organization PLC, Head Office Building

**Tender Opening:** Tender opening venue, conference room of State Trading Organization PLC, Head Office Building in the presence of bidders or their authorized representatives who choose to attend. Tender opening date will only be disclosed to the registered parties along with the bid documents

**Deliverables:** The contractor should submit all deliverables as stated in the contract and manage the entire project to ensure that the project is successfully delivered to the employer within schedule, cost, quality and safety parameters.

For further information, please contact STO Plc. on the below address.

**STATE TRADING ORGANIZATION PLC**

Address: Boduthakurufaanu Magu, Maafannu, Male' 20345, Republic of Maldives

Telephone: +960 33 44 333 / +960 33 44 270

Facsimile: +960 33 44 336

Contact person: Mr. Hussain Ali

E-mail Address: [contracting@stomaldives.net](mailto:contracting@stomaldives.net)



4. လာအိုဘက်ရှိ မြေအောက်ရေကို အသုံးပြုရန် ကြိုတင်ပြင်ဆင်မှုများ၊ အစားအသွယ်များနှင့် အခြားအမှုများပါဝင်သော စီမံခန့်ခွဲမှုများ ပြင်ဆင်ပေးရန် အမိန့်ချထားပါသည်။

5. နေရာဒီသစ်နှင့်ပတ်သက်သည့် မြေအောက်ရေကို အသုံးပြုရန် ပြင်ဆင်မှုများ ပြင်ဆင်ပေးရန်ပါဝင်သည်။

6. မြေအောက်ရေ 6000 ပမာဏဖြင့် နေရာဒီသစ်ကို အသုံးပြုရန် ပြင်ဆင်ပေးရန်ပါဝင်သည်။ နေရာဒီသစ်ကို အသုံးပြုရန် ပြင်ဆင်ပေးရန် အမိန့်ချထားပါသည်။

လေ့လာမှုအဖွဲ့အစည်း အဖွဲ့အစည်း

စ.ဇ.ဇ.၊ တနင်္လာ

ဖုန်း: 9914305 နံပါတ်: 6800004

သတင်းစာ: info@southcentrlutilities.com

စာမျက်နှာ: SCUL/2012/AD/0020

ရက်စွဲ: 25 ဇူလိုင် 2012

### စာမျက်နှာ အကျဉ်းချုပ်

### စာမျက်နှာ အကျဉ်းချုပ်

မြေအောက်ရေနှင့်ပတ်သက်သည့် အချက်အလက်များကို စုံစမ်းစစ်ချက်အရ နေရာဒီသစ်ကို အသုံးပြုရန် ပြင်ဆင်ပေးရန် အမိန့်ချထားပါသည်။ SCUL/2012/AD/0018 မြေအောက်ရေကို အသုံးပြုရန် ပြင်ဆင်ပေးရန် အမိန့်ချထားပါသည်။

စာမျက်နှာ 6000 ပမာဏဖြင့် နေရာဒီသစ်ကို အသုံးပြုရန် ပြင်ဆင်ပေးရန် အမိန့်ချထားပါသည်။ နေရာဒီသစ်ကို အသုံးပြုရန် ပြင်ဆင်ပေးရန် အမိန့်ချထားပါသည်။ နေရာဒီသစ်ကို အသုံးပြုရန် ပြင်ဆင်ပေးရန် အမိန့်ချထားပါသည်။

### စာမျက်နှာ အကျဉ်းချုပ်

- 1. အစားအသွယ် အကျဉ်းချုပ်
- 2. မြေအောက်ရေ အကျဉ်းချုပ်
- 3. မြေအောက်ရေ 6000 ပမာဏဖြင့် နေရာဒီသစ်ကို အသုံးပြုရန် ပြင်ဆင်ပေးရန် အမိန့်ချထားပါသည်။
- 4. 40 နာရီအတွင်း အသုံးပြုရန် အမိန့်ချထားပါသည်။

### စာမျက်နှာ အကျဉ်းချုပ်

- 1. မြေအောက်ရေကို အသုံးပြုရန် ပြင်ဆင်ပေးရန် အမိန့်ချထားပါသည်။
- 2. မြေအောက်ရေကို အသုံးပြုရန် ပြင်ဆင်ပေးရန် အမိန့်ချထားပါသည်။
- 3. မြေအောက်ရေကို အသုံးပြုရန် ပြင်ဆင်ပေးရန် အမိန့်ချထားပါသည်။

### စာမျက်နှာ အကျဉ်းချုပ်

1. မြေအောက်ရေကို အသုံးပြုရန် ပြင်ဆင်ပေးရန် အမိန့်ချထားပါသည်။ မြေအောက်ရေကို အသုံးပြုရန် ပြင်ဆင်ပေးရန် အမိန့်ချထားပါသည်။

2. קרובות אלו יישמו על ידי הממונה על הביטוח הלאומי, בהתאם להוראות הממונה על הביטוח הלאומי.
3. אלו יישמו על ידי הממונה על הביטוח הלאומי, בהתאם להוראות הממונה על הביטוח הלאומי.
4. אלו יישמו על ידי הממונה על הביטוח הלאומי, בהתאם להוראות הממונה על הביטוח הלאומי.
5. יישמו אלו על ידי הממונה על הביטוח הלאומי, בהתאם להוראות הממונה על הביטוח הלאומי.
6. קרובות אלו יישמו על ידי הממונה על הביטוח הלאומי, בהתאם להוראות הממונה על הביטוח הלאומי.

## לאחר קבלת החלטות

בשם הממונה על הביטוח הלאומי  
הממונה על הביטוח הלאומי

מס' 34/2012/389/B2

### החלטות

בשם הממונה על הביטוח הלאומי 10

הממונה על הביטוח הלאומי, בהתאם להוראות הממונה על הביטוח הלאומי, קבע את החלטות הממונה על הביטוח הלאומי, בהתאם להוראות הממונה על הביטוח הלאומי.

בשם הממונה על הביטוח הלאומי, בהתאם להוראות הממונה על הביטוח הלאומי, קבע את החלטות הממונה על הביטוח הלאומי, בהתאם להוראות הממונה על הביטוח הלאומי.

בשם הממונה על הביטוח הלאומי

30 סעיף 1433

20 עמוד 2012



# Filing Form

3 44282000 2012

150/- 2012  
 2012 28

2012 30 1433  
 20 2012

160-A/1/2012/28 (IUL)

28 2012

160-A/1/2012/28 (IUL)

## Filing Form

2012 30 1433  
 20 2012

- 1433 2012
- 20 2012
- 2012

30 1433

2012 01 15:00  
 3306901 3306904  
[hr@nul.com.mv](mailto:hr@nul.com.mv)  
[admin@nul.com.mv](mailto:admin@nul.com.mv)

05 1433  
 25 2012

97 NUL/2012

97 NUL/2012

## Filing Form

1 01

1 01

01

3150/-

350/-

2012



2. 20,500/- 30,000/-

1. 20,500/- 30,000/-

2. 15,000/- 30,000/-

3. 30,000/- 30,000/-

2012 27 2012 27

2012 27 2012 27 2012 27 2012 27 2012 27

1. 2012 27 2012 27 2012 27 2012 27 2012 27

2. 2012 27 2012 27 2012 27 2012 27 2012 27

3. 2012 27 2012 27 2012 27 2012 27 2012 27

4. 2012 27 2012 27 2012 27 2012 27 2012 27

5. 2012 27 2012 27 2012 27 2012 27 2012 27

6. 2012 27 2012 27 2012 27 2012 27 2012 27

7. 2012 27 2012 27 2012 27 2012 27 2012 27

8. 2012 27 2012 27 2012 27 2012 27 2012 27

2012 27 2012 27 2012 27 2012 27 2012 27

2012 27 2012 27 2012 27 2012 27 2012 27





دربارهٔ موضوع «مکان»:  
 قبیلهٔ قره‌انزلی در  
 قبیلهٔ قره‌انزلی در  
 و سایر...

مردمانی که در این منطقه زندگی می‌کنند  
 در این منطقه زندگی می‌کنند

منبع: در این مورد در کتاب «تاریخ و جغرافیهٔ استان اردبیل» نوشتهٔ دکتر...  
 قبیلهٔ قره‌انزلی در این منطقه زندگی می‌کنند.

مردمانی که در این منطقه زندگی می‌کنند  
 در این منطقه زندگی می‌کنند

25 آبان 2012

مردمانی: ETCC/2012/014

**دائرةٔ قسطنطنیهٔ امپراتوری عثمانی**

منبع: در این مورد در کتاب «تاریخ و جغرافیهٔ استان اردبیل» نوشتهٔ دکتر...  
 در این منطقه زندگی می‌کنند.

منبع: در این مورد در کتاب «تاریخ و جغرافیهٔ استان اردبیل» نوشتهٔ دکتر...

در این مورد در کتاب «تاریخ و جغرافیهٔ استان اردبیل» نوشتهٔ دکتر...

1

منبع: در این مورد در کتاب «تاریخ و جغرافیهٔ استان اردبیل» نوشتهٔ دکتر...

۰۶ آبان

منبع:

منبع:

شمارهٔ سند	تاریخ سند	موضوع سند	محل سند	شمارهٔ سند
1500/-	4465/-	دائرةٔ قسطنطنیهٔ امپراتوری عثمانی تاریخ: ۲۰ آبان ۱۲۸۵ موضوع: «مکان» در این مورد در کتاب «تاریخ و جغرافیهٔ استان اردبیل» نوشتهٔ دکتر... در این منطقه زندگی می‌کنند.	اردبیل	GS3









פנייה לראש הוועדה ולתת פתרון.

1. ימים 4 אחר 5 ז' תשרי תשס"ח ארבעה ימים אחרים תשרי תשס"ח, כהן תרגום לתרגום תרגום תרגום תרגום

2. תרגום תרגום תרגום תרגום תרגום תרגום תרגום תרגום תרגום תרגום

3. תרגום תרגום תרגום תרגום תרגום תרגום תרגום תרגום תרגום תרגום

התקנת פתרון

1. תרגום תרגום תרגום תרגום תרגום תרגום תרגום תרגום תרגום תרגום

2. תרגום תרגום תרגום תרגום תרגום תרגום תרגום תרגום תרגום תרגום

3. תרגום תרגום תרגום תרגום תרגום תרגום תרגום תרגום תרגום תרגום

4. תרגום תרגום תרגום תרגום תרגום תרגום תרגום תרגום תרגום תרגום

5. תרגום תרגום תרגום תרגום תרגום תרגום תרגום תרגום תרגום תרגום

6. תרגום תרגום תרגום תרגום תרגום תרגום תרגום תרגום תרגום תרגום

7. תרגום תרגום תרגום תרגום תרגום תרגום תרגום תרגום תרגום תרגום

8. תרגום תרגום תרגום תרגום תרגום תרגום תרגום תרגום תרגום תרגום

9. תרגום תרגום תרגום תרגום תרגום תרגום תרגום תרגום תרגום תרגום

10. תרגום תרגום תרגום תרגום תרגום תרגום תרגום תרגום תרגום תרגום

11. תרגום תרגום תרגום תרגום תרגום תרגום תרגום תרגום תרגום תרגום

12. תרגום תרגום תרגום תרגום תרגום תרגום תרגום תרגום תרגום תרגום

13. תרגום תרגום תרגום תרגום תרגום תרגום תרגום תרגום תרגום תרגום

14. תרגום תרגום תרגום תרגום תרגום תרגום תרגום תרגום תרגום תרגום

15. תרגום תרגום תרגום תרגום תרגום תרגום תרגום תרגום תרגום תרגום

16. תרגום תרגום תרגום תרגום תרגום תרגום תרגום תרגום תרגום תרגום



			سەرپەرگە ئاۋاتقۇنلۇق	دەرىجە - 2500/- ئىشەنچ
			ئىشەنچ	ئىشەنچ بىلەن ئىشەنچ بىلەن ئىشەنچ
			ئىشەنچ بىلەن ئىشەنچ بىلەن ئىشەنچ	ئىشەنچ بىلەن ئىشەنچ بىلەن ئىشەنچ
			دەرىجە	ئىشەنچ بىلەن ئىشەنچ بىلەن ئىشەنچ
MS1	1	01	ئىشەنچ بىلەن ئىشەنچ بىلەن ئىشەنچ	دەرىجە - 5610/- ئىشەنچ
			ئىشەنچ بىلەن ئىشەنچ بىلەن ئىشەنچ	دەرىجە - 2500/- ئىشەنچ
			ئىشەنچ بىلەن ئىشەنچ بىلەن ئىشەنچ	ئىشەنچ بىلەن ئىشەنچ بىلەن ئىشەنچ
			دەرىجە	ئىشەنچ بىلەن ئىشەنچ بىلەن ئىشەنچ
MS1	1	01	ئىشەنچ بىلەن ئىشەنچ بىلەن ئىشەنچ	دەرىجە - 5610/- ئىشەنچ
			ئىشەنچ بىلەن ئىشەنچ بىلەن ئىشەنچ	دەرىجە - 2500/- ئىشەنچ
			ئىشەنچ بىلەن ئىشەنچ بىلەن ئىشەنچ	ئىشەنچ بىلەن ئىشەنچ بىلەن ئىشەنچ
			دەرىجە	ئىشەنچ بىلەن ئىشەنچ بىلەن ئىشەنچ
MS1	1	01	ئىشەنچ بىلەن ئىشەنچ بىلەن ئىشەنچ	دەرىجە - 5610/- ئىشەنچ
			ئىشەنچ بىلەن ئىشەنچ بىلەن ئىشەنچ	دەرىجە - 2500/- ئىشەنچ
			ئىشەنچ بىلەن ئىشەنچ بىلەن ئىشەنچ	ئىشەنچ بىلەن ئىشەنچ بىلەن ئىشەنچ
			دەرىجە	ئىشەنچ بىلەن ئىشەنچ بىلەن ئىشەنچ
MS1	1	01	ئىشەنچ بىلەن ئىشەنچ بىلەن ئىشەنچ	دەرىجە - 5610/- ئىشەنچ

	<p>2020-5610/- ڊيٽو</p>
<p>ڪم ۽ ڪارروائي</p>	<p>2020-2500/- ڊيٽو</p>
<p>ڪم ۽ ڪارروائي</p>	<p>ڪم ۽ ڪارروائي 2020-5610/- ڊيٽو</p>
<p>ڪم ۽ ڪارروائي 2020-5610/- ڊيٽو</p>	<p>ڪم ۽ ڪارروائي 2020-5610/- ڊيٽو</p>
<p>ڪم ۽ ڪارروائي 2020-5610/- ڊيٽو</p>	<p>1. ڊيٽو 2020-5610/- ڊيٽو   ڪم ۽ ڪارروائي 2020-5610/- ڊيٽو</p> <p>2. ڊيٽو 2020-5610/- ڊيٽو   ڪم ۽ ڪارروائي 2020-5610/- ڊيٽو</p> <p>3. ڊيٽو 2020-5610/- ڊيٽو   ڪم ۽ ڪارروائي 2020-5610/- ڊيٽو</p> <p>4. ڊيٽو 2020-5610/- ڊيٽو   ڪم ۽ ڪارروائي 2020-5610/- ڊيٽو</p> <p>5. ڊيٽو 2020-5610/- ڊيٽو   ڪم ۽ ڪارروائي 2020-5610/- ڊيٽو</p>
<p>ڪم ۽ ڪارروائي 2020-5610/- ڊيٽو</p>	<p>1. ڪم ۽ ڪارروائي 2020-5610/- ڊيٽو</p>
<p>ڪم ۽ ڪارروائي 2020-5610/- ڊيٽو</p>	<p>1. ڪم ۽ ڪارروائي 2020-5610/- ڊيٽو</p> <p>2. ڪم ۽ ڪارروائي 2020-5610/- ڊيٽو</p> <p>3. ڪم ۽ ڪارروائي 2020-5610/- ڊيٽو</p> <p>4. ڪم ۽ ڪارروائي 2020-5610/- ڊيٽو</p> <p>5. ڪم ۽ ڪارروائي 2020-5610/- ڊيٽو</p>

6. 6. 04 2012 02:30 42:249-A/2012/249-A/2012/42

6. 04 2012 02:30 42:249-A/2012/249-A/2012/42

6. 04 2012 02:30 42:249-A/2012/249-A/2012/42

7. 04 2012 02:30 42:249-A/2012/249-A/2012/42

7. 04 2012 02:30 42:249-A/2012/249-A/2012/42

7. 04 2012 02:30 42:249-A/2012/249-A/2012/42

8. 04 2012 02:30 42:249-A/2012/249-A/2012/42

8. 04 2012 02:30 42:249-A/2012/249-A/2012/42

8. 04 2012 02:30 42:249-A/2012/249-A/2012/42

04 2012 02:30 42:249-A/2012/249-A/2012/42	2012 04 02:30 42:249-A/2012/249-A/2012/42
04 2012 02:30 42:249-A/2012/249-A/2012/42	2012 04 02:30 42:249-A/2012/249-A/2012/42
04 2012 02:30 42:249-A/2012/249-A/2012/42	2012 04 02:30 42:249-A/2012/249-A/2012/42

249-A/2012/42

01 ( )	01 ( )
01 ( )	01 ( )

<p>Տվյալներ</p>		<p>Առևտրային, կոնսուլյացիոն և ֆինանսական ծախսերի գումարներ</p>
<p>Տվյալների համար</p>	<p>Տվյալների անվանում</p>	<p>Գումար</p>
<p>Տվյալների համար</p>	<p>Տվյալների անվանում</p>	<p>Գումար</p>
<p>Տվյալների համար</p>	<p>Տվյալների անվանում</p>	<p>Գումար</p>
<p>Տվյալների համար</p>	<p>Տվյալների անվանում</p>	<p>Գումար</p>
<p>Տվյալների համար</p>	<p>Տվյալների անվանում</p>	<p>Գումար</p>









2500/-	6295	<p>- ڇڪيڻي سڪروٽو ڇٽو سکر 3 ٽي  سڪرڙي رڌوڌڻا ڇٽو سڪرڙي  ڌڻي ڌڻي ڌڻي ڌڻي 2 ڌڻي  ڌڻي ڌڻي ڌڻي ڌڻي ڌڻي.</p> <p>- ڇڪيڻي سڪروٽو ڇٽو سکر  3 ٽي سڪرڙي رڌوڌڻا سڪروٽو  رڌوڌڻي ڌڻي ڌڻي ڌڻي ڌڻي  سڪرڙي ڌڻي ڌڻي ڌڻي ڌڻي  ڌڻي ڌڻي ڌڻي ڌڻي ڌڻي  ڌڻي ڌڻي ڌڻي ڌڻي ڌڻي  ڌڻي ڌڻي ڌڻي ڌڻي ڌڻي  ڌڻي ڌڻي ڌڻي ڌڻي ڌڻي  ڌڻي ڌڻي ڌڻي ڌڻي ڌڻي</p>	ڇڪيڻي سڪروٽو ڇٽو سکر 3 ڌڻي	MS 2	
2500/-	7035	<p>- ڇڪيڻي سڪروٽو ڇٽو سکر 4 ٽي  سڪرڙي رڌوڌڻا ڇٽو سڪرڙي  ڌڻي ڌڻي ڌڻي ڌڻي 2 ڌڻي  ڌڻي ڌڻي ڌڻي ڌڻي ڌڻي.</p> <p>- ڇڪيڻي سڪروٽو ڇٽو سکر  4 ٽي سڪرڙي رڌوڌڻا سڪروٽو  رڌوڌڻي ڌڻي ڌڻي ڌڻي ڌڻي  سڪرڙي ڌڻي ڌڻي ڌڻي ڌڻي  ڌڻي ڌڻي ڌڻي ڌڻي ڌڻي  ڌڻي ڌڻي ڌڻي ڌڻي ڌڻي  ڌڻي ڌڻي ڌڻي ڌڻي ڌڻي  ڌڻي ڌڻي ڌڻي ڌڻي ڌڻي  ڌڻي ڌڻي ڌڻي ڌڻي ڌڻي  ڌڻي ڌڻي ڌڻي ڌڻي ڌڻي</p>	ڇڪيڻي سڪروٽو ڇٽو سکر 4 ڌڻي	MS 3	
2500	7875	<p>- ڇڪيڻي سڪروٽو ڇٽو سکر 5 ٽي  سڪرڙي رڌوڌڻا ڇٽو سڪرڙي  ڌڻي ڌڻي ڌڻي ڌڻي 2 ڌڻي  ڌڻي ڌڻي ڌڻي ڌڻي ڌڻي.</p> <p>- ڇڪيڻي سڪروٽو ڇٽو سکر  5 ٽي سڪرڙي رڌوڌڻا سڪروٽو  رڌوڌڻي ڌڻي ڌڻي ڌڻي ڌڻي  سڪرڙي ڌڻي ڌڻي ڌڻي ڌڻي  ڌڻي ڌڻي ڌڻي ڌڻي ڌڻي  ڌڻي ڌڻي ڌڻي ڌڻي ڌڻي  ڌڻي ڌڻي ڌڻي ڌڻي ڌڻي  ڌڻي ڌڻي ڌڻي ڌڻي ڌڻي  ڌڻي ڌڻي ڌڻي ڌڻي ڌڻي  ڌڻي ڌڻي ڌڻي ڌڻي ڌڻي</p>	ڇڪيڻي سڪروٽو ڇٽو سکر 5 ڌڻي	MS 4	

2500 م	8835 م	<p>- عکسې سېروې اړیکه 6 ټي  سهمې رډوډل اړیکې سېکېډي  د ټي ډي اړیکې 2 اړیکې  تړلې هېڅې هېڅې تړلې.</p> <p>- عکسې سېروې اړیکه  6 ټي سهمې رډوډل سېکېډي  اړیکې تړلې اړیکې  سېکېډي تړلې اړیکې  تړلې رډوډل اړیکې، اړیکې  تړلې 2 اړیکې تړلې  هېڅې هېڅې تړلې.</p>	<p>عکسې  سېروې  اړیکه 6  تړلې</p>	EX1	
2500 م	9890 م	<p>- عکسې سېروې اړیکه 7 ټي  سهمې رډوډل اړیکې سېکېډي  د ټي ډي اړیکې 2 اړیکې  تړلې هېڅې هېڅې تړلې.</p> <p>- عکسې سېروې اړیکه  7 ټي سهمې رډوډل سېکېډي  اړیکې تړلې اړیکې  سېکېډي تړلې اړیکې  تړلې رډوډل اړیکې، اړیکې  تړلې 2 اړیکې تړلې  هېڅې هېڅې تړلې.</p>	<p>عکسې  سېروې  اړیکه 7  تړلې</p>	EX2	
2500 م	11065 م	<p>- عکسې سېروې اړیکه 8 ټي  سهمې رډوډل اړیکې سېکېډي  د ټي ډي اړیکې 2 اړیکې  تړلې هېڅې هېڅې تړلې.</p> <p>- عکسې سېروې اړیکه  8 ټي سهمې رډوډل سېکېډي  اړیکې تړلې اړیکې  سېکېډي تړلې اړیکې  تړلې رډوډل اړیکې، اړیکې  تړلې 2 اړیکې تړلې  هېڅې هېڅې تړلې.</p>	<p>عکسې  سېروې  اړیکه 8  تړلې</p>	EX3	

<p>2500</p>	<p>12400</p>	<p>- 9 9 9          9 9 9 9 9 9 9 9 9 9          2 2 2 2 2 2 2 2 2 2          9 9 9 9 9 9 9 9 9 9          2 2 2 2 2 2 2 2 2 2          9 9 9 9 9 9 9 9 9 9          2 2 2 2 2 2 2 2 2 2          9 9 9 9 9 9 9 9 9 9</p>	<p>EX4</p>	<p>9</p>
<p>2500</p>	<p>13890</p>	<p>- 10 10 10          10 10 10 10 10 10 10 10 10 10          2 2 2 2 2 2 2 2 2 2          10 10 10 10 10 10 10 10 10 10          2 2 2 2 2 2 2 2 2 2          10 10 10 10 10 10 10 10 10 10          2 2 2 2 2 2 2 2 2 2          10 10 10 10 10 10 10 10 10 10</p>	<p>EX5</p>	<p>10</p>
<p>2500</p>	<p>15560</p>	<p>- 11 11 11          11 11 11 11 11 11 11 11 11 11          2 2 2 2 2 2 2 2 2 2          11 11 11 11 11 11 11 11 11 11          2 2 2 2 2 2 2 2 2 2          11 11 11 11 11 11 11 11 11 11          2 2 2 2 2 2 2 2 2 2          11 11 11 11 11 11 11 11 11 11</p>	<p>EX6</p>	<p>11</p>











سورة: GS-207/IUL/2012/011

تاريخ: 20 يونيو 2012

فصل في سورة

دعاء: سورة الفجر

1

سورة الفجر: 1 من الفجر 2 من الفجر / 3 من الفجر 4 من الفجر  
 وسورة الفجر: ( 3 من الفجر )

1. دعاء وسورة الفجر / 2 من الفجر / 3 من الفجر / 4 من الفجر  
 " 1 " وسورة الفجر وسورة الفجر " 2 " وسورة الفجر  
 " 3 " وسورة الفجر وسورة الفجر

2. دعاء وسورة الفجر / 2 من الفجر / 3 من الفجر / 4 من الفجر  
 وسورة الفجر 2 وسورة الفجر 3 وسورة الفجر 4  
 6 من الفجر وسورة الفجر وسورة الفجر

3. دعاء وسورة الفجر / 2 من الفجر / 3 من الفجر / 4 من الفجر  
 وسورة الفجر 3 وسورة الفجر 4 وسورة الفجر 5  
 3 من الفجر وسورة الفجر وسورة الفجر

4. وسورة الفجر وسورة الفجر / 3 من الفجر / 4 من الفجر / 5 من الفجر  
 5. دعاء وسورة الفجر / 2 من الفجر / 3 من الفجر / 4 من الفجر  
 وسورة الفجر وسورة الفجر / 2 من الفجر / 3 من الفجر / 4 من الفجر  
 وسورة الفجر وسورة الفجر / 3 من الفجر / 4 من الفجر / 5 من الفجر

6. دعاء وسورة الفجر / 2 من الفجر / 3 من الفجر / 4 من الفجر  
 وسورة الفجر وسورة الفجر / 3 من الفجر / 4 من الفجر / 5 من الفجر  
 وسورة الفجر وسورة الفجر / 4 من الفجر / 5 من الفجر / 6 من الفجر

سورة الفجر: ( 4 من الفجر )

1. دعاء وسورة الفجر / 2 من الفجر / 3 من الفجر / 4 من الفجر  
 " 1 " وسورة الفجر وسورة الفجر " 2 " وسورة الفجر  
 " 3 " وسورة الفجر وسورة الفجر

2. دعاء وسورة الفجر / 2 من الفجر / 3 من الفجر / 4 من الفجر  
 وسورة الفجر 2 وسورة الفجر 3 وسورة الفجر 4  
 9 من الفجر وسورة الفجر وسورة الفجر



<p>         18 337/2012          2012 28 2:30       </p>
--

337/2012/18

18 337/2012

18 337/2012

18 337/2012

18 337/2012

18 337/2012

18 337/2012

18 337/2012

18 337/2012

18 337/2012

18 337/2012

18 337/2012















සමුදාය: සමුදාය රටේ ප්‍රධාන පාර්ලිමේන්තුවේ, ඊට පසුව එහි ප්‍රධාන පාර්ලිමේන්තුවේ සාමාජිකයන් සඳහා සහතිකයක් ලෙසින් ප්‍රකාශයක් කළේය.

සමුදාය: සමුදාය

- සමුදාය සඳහා සමුදාය ප්‍රධාන පාර්ලිමේන්තුවේ සාමාජිකයන් සඳහා සහතිකයක් කළේය.

සමුදාය සඳහා සමුදාය

- සමුදාය සඳහා සමුදාය

- සමුදාය සඳහා සමුදාය

- සමුදාය සඳහා සමුදාය

- සමුදාය සඳහා සමුදාය

- සමුදාය සඳහා සමුදාය

- සමුදාය සඳහා සමුදාය

සමුදාය: ඊට පසුව එහි ප්‍රධාන පාර්ලිමේන්තුවේ 01 ජූනි 2012 දී සමුදාය සඳහා සමුදාය 15:00 දී සමුදාය

ඊට පසුව එහි ප්‍රධාන පාර්ලිමේන්තුවේ සමුදාය සඳහා සමුදාය

සමුදාය සඳහා සමුදාය

සමුදාය සඳහා සමුදාය

සමුදාය සඳහා සමුදාය

සමුදාය සඳහා සමුදාය

360-B/2012/06

සමුදාය සඳහා සමුදාය

1. සමුදාය සඳහා සමුදාය

- සමුදාය සඳහා සමුදාය

- සමුදාය සඳහා සමුදාය

2. සමුදාය සඳහා සමුදාය

- සමුදාය සඳහා සමුදාය

- සමුදාය සඳහා සමුදාය

- සමුදාය සඳහා සමුදාය

3. සමුදාය සඳහා සමුදාය

- ئىلان نامى:
- چىقىرىش ۋاقتى: مەن تەرىپىدىن ئىلان نامىنى چىقىرىش ۋاقتى
- مەن تەرىپىدىن ئىلان نامىنى چىقىرىش ۋاقتى: 01 (ئىلان نامى)

4. 4. ئىلان نامىنى ئىلان قىلىش ۋاقتى:

- ئىلان نامىنى ئىلان قىلىش ۋاقتى: ئىلان نامىنى ئىلان قىلىش ۋاقتى. ئىلان نامىنى ئىلان قىلىش ۋاقتى. ئىلان نامىنى ئىلان قىلىش ۋاقتى.

5. 5. ئىلان نامىنى ئىلان قىلىش ۋاقتى:

- ئىلان نامىنى ئىلان قىلىش ۋاقتى: ئىلان نامىنى ئىلان قىلىش ۋاقتى. ئىلان نامىنى ئىلان قىلىش ۋاقتى. ئىلان نامىنى ئىلان قىلىش ۋاقتى.

- ئىلان نامىنى ئىلان قىلىش ۋاقتى: ئىلان نامىنى ئىلان قىلىش ۋاقتى. ئىلان نامىنى ئىلان قىلىش ۋاقتى. ئىلان نامىنى ئىلان قىلىش ۋاقتى.

- ئىلان نامىنى ئىلان قىلىش ۋاقتى: ئىلان نامىنى ئىلان قىلىش ۋاقتى. ئىلان نامىنى ئىلان قىلىش ۋاقتى. ئىلان نامىنى ئىلان قىلىش ۋاقتى.

- ئىلان نامىنى ئىلان قىلىش ۋاقتى: ئىلان نامىنى ئىلان قىلىش ۋاقتى. ئىلان نامىنى ئىلان قىلىش ۋاقتى. ئىلان نامىنى ئىلان قىلىش ۋاقتى.

1. 1. ئىلان نامىنى ئىلان قىلىش ۋاقتى:

- ئىلان نامىنى ئىلان قىلىش ۋاقتى: ئىلان نامىنى ئىلان قىلىش ۋاقتى.

2. 2. ئىلان نامىنى ئىلان قىلىش ۋاقتى:

- ئىلان نامىنى ئىلان قىلىش ۋاقتى: ئىلان نامىنى ئىلان قىلىش ۋاقتى.



- Җиҫтә тәрәҗә һәм җиҫтә һәм җиҫтә
- Җиҫтә тәрәҗә һәм җиҫтә һәм җиҫтә
- Җиҫтә тәрәҗә һәм җиҫтә һәм җиҫтә

7. Җиҫтә тәрәҗә һәм җиҫтә һәм җиҫтә

- Җиҫтә тәрәҗә һәм җиҫтә һәм җиҫтә 15 тәрәҗә һәм җиҫтә һәм җиҫтә

8. Җиҫтә тәрәҗә һәм җиҫтә һәм җиҫтә

- Җиҫтә тәрәҗә һәм җиҫтә һәм җиҫтә 02 2012 00:20 тәрәҗә һәм җиҫтә һәм җиҫтә

9. Җиҫтә тәрәҗә һәм җиҫтә һәм җиҫтә

1. Җиҫтә тәрәҗә һәм җиҫтә һәм җиҫтә ([www.csc.gov.mv](http://www.csc.gov.mv)) тәрәҗә һәм җиҫтә һәм җиҫтә

2. Җиҫтә тәрәҗә һәм җиҫтә һәм җиҫтә (тәрәҗә һәм җиҫтә һәм җиҫтә) тәрәҗә һәм җиҫтә һәм җиҫтә

3. Җиҫтә тәрәҗә һәм җиҫтә һәм җиҫтә җиҫтә тәрәҗә һәм җиҫтә һәм җиҫтә

4. Җиҫтә тәрәҗә һәм җиҫтә һәм җиҫтә җиҫтә тәрәҗә һәм җиҫтә һәм җиҫтә

5. Җиҫтә тәрәҗә һәм җиҫтә һәм җиҫтә (тәрәҗә һәм җиҫтә һәм җиҫтә) тәрәҗә һәм җиҫтә һәм җиҫтә

6. Җиҫтә тәрәҗә һәм җиҫтә һәм җиҫтә (тәрәҗә һәм җиҫтә һәм җиҫтә)

7. Җиҫтә тәрәҗә һәм җиҫтә һәм җиҫтә җиҫтә тәрәҗә һәм җиҫтә һәм җиҫтә

8. Җиҫтә тәрәҗә һәм җиҫтә һәм җиҫтә (тәрәҗә һәм җиҫтә һәм җиҫтә) тәрәҗә һәм җиҫтә һәм җиҫтә

9. Җиҫтә тәрәҗә һәм җиҫтә һәм җиҫтә җиҫтә тәрәҗә һәм җиҫтә һәм җиҫтә

Җиҫтә тәрәҗә һәм җиҫтә һәм җиҫтә 6700601 тәрәҗә һәм җиҫтә һәм җиҫтә [keyodhoo@vaav.gov.mv](mailto:keyodhoo@vaav.gov.mv) тәрәҗә һәм җиҫтә һәм җиҫтә

30 җиҫтә 1433

20 җиҫтә 2012



2,500	7,035	<p>- جیگہ سہری سہری 4 عی</p> <p>سہری رکوڈنا عی سہری جیگہ سہری</p> <p>دنی رکوڈنا 2 اری رکوڈنا</p> <p>عہ جیگہ سہری رکوڈنا</p> <p>- جیگہ سہری سہری 4 عی</p> <p>سہری رکوڈنا سہری رکوڈنا</p> <p>تری رکوڈنا عی سہری سہری</p> <p>سہری رکوڈنا عی سہری</p> <p>ری رکوڈنا، رکوڈنا رکوڈنا</p> <p>تری رکوڈنا 2 اری رکوڈنا</p> <p>عہ جیگہ سہری</p> <p>عہ جیگہ سہری</p>	<p>جیگہ سہری</p> <p>سہری</p> <p>4 عی</p>	MS3	جیگہ سہری
2,500	7,875	<p>- جیگہ سہری سہری 5 عی</p> <p>سہری رکوڈنا عی سہری جیگہ سہری</p> <p>دنی رکوڈنا 2 اری رکوڈنا</p> <p>عہ جیگہ سہری رکوڈنا</p> <p>- جیگہ سہری سہری 5 عی</p> <p>سہری رکوڈنا سہری رکوڈنا</p> <p>تری رکوڈنا عی سہری سہری</p> <p>سہری رکوڈنا عی سہری</p> <p>ری رکوڈنا، رکوڈنا رکوڈنا</p> <p>تری رکوڈنا 2 اری رکوڈنا</p> <p>عہ جیگہ سہری</p> <p>عہ جیگہ سہری</p>	<p>جیگہ سہری</p> <p>سہری</p> <p>5 عی</p>	MS4	جیگہ سہری
2,500	8,835	<p>- جیگہ سہری سہری 6 عی</p> <p>سہری رکوڈنا عی سہری جیگہ سہری</p> <p>دنی رکوڈنا 2 اری رکوڈنا</p> <p>عہ جیگہ سہری رکوڈنا</p> <p>- جیگہ سہری سہری 6 عی</p> <p>سہری رکوڈنا سہری رکوڈنا</p> <p>تری رکوڈنا عی سہری سہری</p> <p>سہری رکوڈنا عی سہری</p> <p>ری رکوڈنا، رکوڈنا رکوڈنا</p> <p>تری رکوڈنا 2 اری رکوڈنا</p> <p>عہ جیگہ سہری</p> <p>عہ جیگہ سہری</p>	<p>جیگہ سہری</p> <p>سہری</p> <p>6 عی</p>	EX1	جیگہ سہری







අනුමැතියකින් යුතුව, ප්‍රධාන අධිකරණයේ විනිශ්චයකින් පසුව, 3000/- රුපියල් (මුදල්) මගින් අනුමැතිය ලබාදීමට අවකාශය ඇත. අනුමැතිය ලබාදීමට අවශ්‍ය වන 60% මගින් අනුමැතිය ලබාදීමට අවකාශය ඇත. අනුමැතිය ලබාදීමට අවකාශය ඇත.

අනුමැතිය ලබාදීමට අවකාශය ඇත.

1. අනුමැතිය ලබාදීමට අවකාශය ඇත.
2. අනුමැතිය ලබාදීමට අවකාශය ඇත.
3. අනුමැතිය ලබාදීමට අවකාශය ඇත.
4. අනුමැතිය ලබාදීමට අවකාශය ඇත.
5. අනුමැතිය ලබාදීමට අවකාශය ඇත.
6. අනුමැතිය ලබාදීමට අවකාශය ඇත.
7. අනුමැතිය ලබාදීමට අවකාශය ඇත.

2012 ජූනි 04 දින 14:00

අනුමැතිය ලබාදීමට අවකාශය ඇත. අනුමැතිය ලබාදීමට අවකාශය ඇත. අනුමැතිය ලබාදීමට අවකාශය ඇත. අනුමැතිය ලබාදීමට අවකාශය ඇත.

01 කොටස 1433  
21 ජූනි 2012

අනුමැතිය ලබාදීමට අවකාශය ඇත. අනුමැතිය ලබාදීමට අවකාශය ඇත. අනුමැතිය ලබාදීමට අවකාශය ඇත.

167-F/1/2012/35

අනුමැතිය

අනුමැතිය ලබාදීමට අවකාශය ඇත.	
අනුමැතිය	අනුමැතිය
3	අනුමැතිය
1	අනුමැතිය













الدراسات

مركز بحوث و تعليم: MNU-HR/2012/202

تاريخ: 25 يونيو 2012

**الدراسات والبحوث**

رقم	العنوان	المؤلف	الجهة
01	الدراسات والبحوث	مركز بحوث و تعليم	رقم: 5437-50 / تاريخ: 25 يونيو 2012
	الدراسات والبحوث	مركز بحوث و تعليم	رقم: 12687-50 / تاريخ: 25 يونيو 2012
	الدراسات والبحوث	مركز بحوث و تعليم	رقم: 5437-50 / تاريخ: 25 يونيو 2012
	الدراسات والبحوث	مركز بحوث و تعليم	رقم: 5437-50 / تاريخ: 25 يونيو 2012
	الدراسات والبحوث	مركز بحوث و تعليم	رقم: 5437-50 / تاريخ: 25 يونيو 2012
	الدراسات والبحوث	مركز بحوث و تعليم	رقم: 5437-50 / تاريخ: 25 يونيو 2012
	الدراسات والبحوث	مركز بحوث و تعليم	رقم: 5437-50 / تاريخ: 25 يونيو 2012
	الدراسات والبحوث	مركز بحوث و تعليم	رقم: 5437-50 / تاريخ: 25 يونيو 2012
	الدراسات والبحوث	مركز بحوث و تعليم	رقم: 5437-50 / تاريخ: 25 يونيو 2012
	الدراسات والبحوث	مركز بحوث و تعليم	رقم: 5437-50 / تاريخ: 25 يونيو 2012
	الدراسات والبحوث	مركز بحوث و تعليم	رقم: 5437-50 / تاريخ: 25 يونيو 2012
	الدراسات والبحوث	مركز بحوث و تعليم	رقم: 5437-50 / تاريخ: 25 يونيو 2012





**دواج میں سرورسز**

ڈپٹی: جیسٹس کے دفتر  
 ڈپٹی، سرورسز: ۱۰۔ اہلکار موجودہ دواج (۱۰۰۱۰۱۰۱۰) ، ۱۱۔ سرورسز کے دفتر  
 3  
 سرورسز: ۱۰۔ ڈپٹی، ۱۱۔ جیسٹس کے دفتر، ۱۲۔ سرورسز کے دفتر  
 سرورسز:

ڈپٹی	سرورسز	ڈپٹی	سرورسز	ڈپٹی	سرورسز	ڈپٹی	سرورسز
جیسٹس کے دفتر	MSI	جیسٹس کے دفتر	سرورسز	2	2,500/-	5,610/-	2,500/-
سرورسز	سرورسز	سرورسز	سرورسز	2	2,500/-	5,610/-	2,500/-
سرورسز	MS2	سرورسز	سرورسز	3	2,500/-	6,295/-	2,500/-
سرورسز	سرورسز	سرورسز	سرورسز	3	2,500/-	6,295/-	2,500/-
سرورسز	MS3	سرورسز	سرورسز	4	2,500/-	7,035/-	2,500/-
سرورسز	سرورسز	سرورسز	سرورسز	4	2,500/-	7,035/-	2,500/-

		<p>- 5 چٲڪٲڻي سٽوٻو آڙسٻو 4 ٽ سٽوٻو  رٿو ٿاڻو سٽوٻو رٿو رٿو ٿاڻو ٿاڻو  رٿو رٿو ٿاڻو سٽوٻو سٽوٻو سٽوٻو  رٿو رٿو رٿو سٽوٻو سٽوٻو سٽوٻو  رٿو رٿو رٿو سٽوٻو سٽوٻو سٽوٻو  رٿو رٿو رٿو سٽوٻو سٽوٻو سٽوٻو</p>			
<p>2,500/-</p>	<p>7,875/-</p>	<p>- 5 چٲڪٲڻي سٽوٻو آڙسٻو 5 ٽ سٽوٻو  رٿو ٿاڻو سٽوٻو رٿو رٿو ٿاڻو ٿاڻو  رٿو رٿو ٿاڻو سٽوٻو سٽوٻو سٽوٻو  رٿو رٿو ٿاڻو سٽوٻو سٽوٻو سٽوٻو  رٿو رٿو رٿو سٽوٻو سٽوٻو سٽوٻو  رٿو رٿو رٿو سٽوٻو سٽوٻو سٽوٻو</p>	<p>5 چٲڪٲڻي سٽوٻو</p>	<p>MS4</p>	<p>چٲڪٲڻي سٽوٻو</p>
<p>2,500/-</p>	<p>8,835/-</p>	<p>- 6 چٲڪٲڻي سٽوٻو آڙسٻو 6 ٽ سٽوٻو  رٿو ٿاڻو سٽوٻو رٿو رٿو ٿاڻو ٿاڻو  رٿو رٿو ٿاڻو سٽوٻو سٽوٻو سٽوٻو  رٿو رٿو ٿاڻو سٽوٻو سٽوٻو سٽوٻو  رٿو رٿو رٿو سٽوٻو سٽوٻو سٽوٻو  رٿو رٿو رٿو سٽوٻو سٽوٻو سٽوٻو</p>	<p>6 چٲڪٲڻي سٽوٻو</p>	<p>EX1</p>	<p>چٲڪٲڻي سٽوٻو</p>
<p>2,500/-</p>	<p>9,890/-</p>	<p>- 7 چٲڪٲڻي سٽوٻو آڙسٻو 7 ٽ سٽوٻو  رٿو ٿاڻو سٽوٻو رٿو رٿو ٿاڻو ٿاڻو  رٿو رٿو ٿاڻو سٽوٻو سٽوٻو سٽوٻو  رٿو رٿو ٿاڻو سٽوٻو سٽوٻو سٽوٻو  رٿو رٿو رٿو سٽوٻو سٽوٻو سٽوٻو  رٿو رٿو رٿو سٽوٻو سٽوٻو سٽوٻو</p>	<p>7 چٲڪٲڻي سٽوٻو</p>	<p>E2</p>	<p>چٲڪٲڻي سٽوٻو</p>









1. **දන්ද:** අධිකරණයේ දැනට පවතින සියලුම දන්ද 1

සංඛ්‍යාව: 1

දන්දයක් පිළිබඳව විමර්ශනය කිරීමේදී, ප්‍රධාන අධිකරණය, දැනට පවතින 3 දන්දයන් සම්බන්ධයෙන්  
අධිකරණයේ පවතින "අ" සහ "ආ" දන්දයන් සම්බන්ධයෙන් අධිකරණයේ පවතින සියලුම දන්දයන්  
දන්ද 1 දැනට පවතින අධිකරණයේ පවතින සියලුම දන්දයන් සම්බන්ධයෙන්.

අධිකරණයේ දන්ද: 3150/- පමණි

සේවයේ දන්ද: 350/- පමණි

අධිකරණයේ පවතින සියලුම දන්දයන්, අධිකරණයේ පවතින සියලුම දන්දයන් සම්බන්ධයෙන්  
දන්දයන් සම්බන්ධයෙන්.

දන්දයක් පිළිබඳව විමර්ශනය කිරීමේදී, ප්‍රධාන අධිකරණය, දැනට පවතින 3 දන්දයන් සම්බන්ධයෙන්  
අධිකරණයේ පවතින "අ" සහ "ආ" දන්දයන් සම්බන්ධයෙන් අධිකරණයේ පවතින සියලුම දන්දයන්  
දන්ද 1 දැනට පවතින අධිකරණයේ පවතින සියලුම දන්දයන් සම්බන්ධයෙන්.  
අධිකරණයේ පවතින සියලුම දන්දයන්, අධිකරණයේ පවතින සියලුම දන්දයන් සම්බන්ධයෙන්  
දන්ද 3306901 සම්බන්ධයෙන්.

දන්ද 3306904 සම්බන්ධයෙන්. අධිකරණයේ පවතින සියලුම දන්දයන් සම්බන්ධයෙන්. [hr@nul.com.mv](mailto:hr@nul.com.mv) හි [admin@nul.com.mv](mailto:admin@nul.com.mv) දන්ද.

05 සංඛ්‍යාව: 1433

25 වන දින 2012

අධිකරණයේ පවතින සියලුම දන්දයන්  
දන්ද, අධිකරණයේ පවතින සියලුම දන්දයන්

අධිකරණයේ දන්ද: NUL/2012/99

දන්දයක් පිළිබඳව

දන්දයක් පිළිබඳව විමර්ශනය කිරීමේදී, ප්‍රධාන අධිකරණය, දැනට පවතින 3 දන්දයන් සම්බන්ධයෙන්  
අධිකරණයේ පවතින "අ" සහ "ආ" දන්දයන් සම්බන්ධයෙන් අධිකරණයේ පවතින සියලුම දන්දයන්  
දන්ද 1 දැනට පවතින අධිකරණයේ පවතින සියලුම දන්දයන් සම්බන්ධයෙන්.

1. **දන්ද:** අධිකරණයේ දැනට පවතින සියලුම දන්ද 1

සංඛ්‍යාව: 01

දන්දයක් පිළිබඳව විමර්ශනය කිරීමේදී, ප්‍රධාන අධිකරණය, දැනට පවතින 3 දන්දයන් සම්බන්ධයෙන්  
අධිකරණයේ පවතින "අ" සහ "ආ" දන්දයන් සම්බන්ධයෙන් අධිකරණයේ පවතින සියලුම දන්දයන්  
දන්ද 1 දැනට පවතින අධිකරණයේ පවතින සියලුම දන්දයන් සම්බන්ධයෙන්.

අධිකරණයේ දන්ද: 3150/- පමණි

සේවයේ දන්ද: 350/- පමණි

අධිකරණයේ පවතින සියලුම දන්දයන්, අධිකරණයේ පවතින සියලුම දන්දයන් සම්බන්ධයෙන්  
දන්දයන් සම්බන්ධයෙන්.



• 1. 2012 05 15:00 1433 05 25

• 2. 2012 05 15:00 1433 05 25

• 3. 2012 05 15:00 1433 05 25

- 4. 2012 05 15:00 1433 05 25
- 5. 2012 05 15:00 1433 05 25
- 6. 2012 05 15:00 1433 05 25
- 7. 2012 05 15:00 1433 05 25

• 8. 2012 05 15:00 1433 05 25

1433 05 25

2012 05 25

2012/89 NUL

2012/98 NUL

2012/89 NUL

2012/89 NUL

1. 2012/89 NUL

2012/89 NUL

2012/89 NUL

2012/89 NUL

2012/89 NUL

2012/89 NUL

2012/89 NUL





EX 2	2500/-	9890/-	<p>2500/-</p> <p>9890/-</p> <p>EX 2</p> <p>2500/-</p> <p>9890/-</p>
EX 3	2500/-	11065/-	<p>2500/-</p> <p>11065/-</p> <p>EX 3</p> <p>2500/-</p> <p>11065/-</p>
EX 4	2500/-	12400/-	<p>2500/-</p> <p>12400/-</p> <p>EX 4</p> <p>2500/-</p> <p>12400/-</p>
EX 5	2500/-	13890/-	<p>2500/-</p> <p>13890/-</p> <p>EX 5</p> <p>2500/-</p> <p>13890/-</p>
EX 6	2500/-	15560/-	<p>2500/-</p> <p>15560/-</p> <p>EX 6</p> <p>2500/-</p> <p>15560/-</p>

**פועל פנימי ופועל חיצוני:**

1. פועל פנימי ופועל חיצוני - פועל פנימי ופועל חיצוני
2. פועל פנימי ופועל חיצוני - פועל פנימי ופועל חיצוני
3. פועל פנימי ופועל חיצוני - פועל פנימי ופועל חיצוני
4. פועל פנימי ופועל חיצוני - פועל פנימי ופועל חיצוני
5. פועל פנימי ופועל חיצוני - פועל פנימי ופועל חיצוני
6. פועל פנימי ופועל חיצוני - פועל פנימי ופועל חיצוני
7. פועל פנימי ופועל חיצוני - פועל פנימי ופועל חיצוני
8. פועל פנימי ופועל חיצוני - פועל פנימי ופועל חיצוני







7,000/- 7,000/- 7,000/- 2,500/- 2,500/- 2,500/- 175/- 175/- 175/-	7,000/- 7,000/- 7,000/- 2,500/- 2,500/- 2,500/- 175/- 175/- 175/-
7,000/- 7,000/- 7,000/- 2,500/- 2,500/- 2,500/- 175/- 175/- 175/-	7,000/- 7,000/- 7,000/- 2,500/- 2,500/- 2,500/- 175/- 175/- 175/-
7,000/- 7,000/- 7,000/- 2,500/- 2,500/- 2,500/- 175/- 175/- 175/-	7,000/- 7,000/- 7,000/- 2,500/- 2,500/- 2,500/- 175/- 175/- 175/-
7,000/- 7,000/- 7,000/- 2,500/- 2,500/- 2,500/- 175/- 175/- 175/-	7,000/- 7,000/- 7,000/- 2,500/- 2,500/- 2,500/- 175/- 175/- 175/-
7,000/- 7,000/- 7,000/- 2,500/- 2,500/- 2,500/- 175/- 175/- 175/-	7,000/- 7,000/- 7,000/- 2,500/- 2,500/- 2,500/- 175/- 175/- 175/-

5. ފަލަދު ދުވަސް ފަދަ ދުވަސް ބޭނުން ކުރާ ފަރާތްތަކުގެ ގޮތުގައި ހަމަހަމަ ރިޖިސްޓްރޭޝަން ކުރަން ޖެހޭނެކަމާއި ހަދަންޖެހޭ ޖަލްޞާޔާތްތައް ބަޔާންކޮށްދޭނެއެވެ. (ހުކުމާނުގެ އިތުރު މަނާކުރުވުން)
6. ސަރުކާރުގެ މަސައްކަތްތައް ސަރުކާރުގެ ދަށުން ކުރުމަށް ބޭނުންކުރާ ފަރާތްތަކުގެ ގޮތުގައި ހަމަހަމަ ރިޖިސްޓްރޭޝަން ކުރަން ޖެހޭނެކަމާއި ހަދަންޖެހޭ ޖަލްޞާޔާތްތައް ބަޔާންކޮށްދޭނެއެވެ.

ސުބް:

- ބަނޑުވަޢަދު ދަންނަންޖެހޭނެ ފަރާތްތަކުގެ ގޮތުގައި ސަރުކާރުގެ ހުކުމާނުގެ ދަށުން ރިޖިސްޓްރޭޝަން ކުރަން ޖެހޭނެކަމާއި ހަދަންޖެހޭ ޖަލްޞާޔާތްތައް ބަޔާންކޮށްދޭނެއެވެ.
- ބަނޑުވަޢަދު ނުކުރާ ފަރާތްތަކުގެ ގޮތުގައި ސަރުކާރުގެ ހުކުމާނުގެ ދަށުން ރިޖިސްޓްރޭޝަން ކުރަން ޖެހޭނެކަމާއި ހަދަންޖެހޭ ޖަލްޞާޔާތްތައް ބަޔާންކޮށްދޭނެއެވެ. (10 ވަނަ މަނާކުރުވުން)
- ބަނޑުވަޢަދު ނުކުރާ ފަރާތްތަކުގެ ގޮތުގައި ސަރުކާރުގެ ހުކުމާނުގެ ދަށުން ރިޖިސްޓްރޭޝަން ކުރަން ޖެހޭނެކަމާއި ހަދަންޖެހޭ ޖަލްޞާޔާތްތައް ބަޔާންކޮށްދޭނެއެވެ. 5 ވަނަ މަނާކުރުވުން ބަޔާންކޮށްދޭނެއެވެ.

ބަނޑުވަޢަދު ނުކުރާ ފަރާތްތަކުގެ ގޮތުގައި ސަރުކާރުގެ ހުކުމާނުގެ ދަށުން ރިޖިސްޓްރޭޝަން ކުރަން ޖެހޭނެކަމާއި ހަދަންޖެހޭ ޖަލްޞާޔާތްތައް ބަޔާންކޮށްދޭނެއެވެ. 2012 ވަނަ އަހަރުގެ 05 ވަނަ ދުވަހުގެ 16:00 ގައި ސަރުކާރުގެ ހުކުމާނުގެ ދަށުން ރިޖިސްޓްރޭޝަން ކުރަން ޖެހޭނެކަމާއި ހަދަންޖެހޭ ޖަލްޞާޔާތްތައް ބަޔާންކޮށްދޭނެއެވެ.

މި ހުކުމާނުގެ ތެރޭގައި ބަޔާންކުރެވިފައިވާ ފަރާތްތަކުގެ ގޮތުގައި ސަރުކާރުގެ ހުކުމާނުގެ ދަށުން ރިޖިސްޓްރޭޝަން ކުރަން ޖެހޭނެކަމާއި ހަދަންޖެހޭ ޖަލްޞާޔާތްތައް ބަޔާންކޮށްދޭނެއެވެ. (ހުކުމާނުގެ އިތުރު މަނާކުރުވުން)

ފޯން: 3322261، ފެކްސް: 3316577

އިމެއުލް: [info@mira.gov.mv](mailto:info@mira.gov.mv) ވަނަ ދަށުން: [www.mira.gov.mv](http://www.mira.gov.mv)

24 ވަނަ އަދަދު 1433  
14 ވަނަ އަދަދު 2012



<p>4. سۆزۈچ تىزىمى ۋە ئىنگلىزچە تىزىم ۋە ئىنگلىزچە تىزىم ئۈچۈن ئىنگلىزچە تىزىم  5. ئىنگلىزچە تىزىم ئۈچۈن ئىنگلىزچە تىزىم ۋە ئىنگلىزچە تىزىم ئۈچۈن ئىنگلىزچە تىزىم  6. سۆزۈچ تىزىم ۋە ئىنگلىزچە تىزىم ئۈچۈن ئىنگلىزچە تىزىم ۋە ئىنگلىزچە تىزىم  7. سۆزۈچ تىزىم ۋە ئىنگلىزچە تىزىم ئۈچۈن ئىنگلىزچە تىزىم ۋە ئىنگلىزچە تىزىم  8. ئىنگلىزچە تىزىم ۋە ئىنگلىزچە تىزىم ئۈچۈن ئىنگلىزچە تىزىم ۋە ئىنگلىزچە تىزىم</p>	
<b>تۈزۈلۈش تۈرۈمى</b>	
GS4: 2	02 تۈزۈلۈش تۈرۈمى: 2 تۈزۈلۈش تۈرۈمى
	5020/- تۈزۈلۈش تۈرۈمى
	1500/- تۈزۈلۈش تۈرۈمى
	تۈزۈلۈش تۈرۈمى ۋە ئىنگلىزچە تىزىم: ۱۷ تۈزۈلۈش تۈرۈمى
<p>1. تۈزۈلۈش تۈرۈمى ۋە ئىنگلىزچە تىزىم ئۈچۈن ئىنگلىزچە تىزىم ۋە ئىنگلىزچە تىزىم  2. تۈزۈلۈش تۈرۈمى ۋە ئىنگلىزچە تىزىم ئۈچۈن ئىنگلىزچە تىزىم ۋە ئىنگلىزچە تىزىم  3. تۈزۈلۈش تۈرۈمى ۋە ئىنگلىزچە تىزىم ئۈچۈن ئىنگلىزچە تىزىم ۋە ئىنگلىزچە تىزىم  4. تۈزۈلۈش تۈرۈمى ۋە ئىنگلىزچە تىزىم ئۈچۈن ئىنگلىزچە تىزىم ۋە ئىنگلىزچە تىزىم  5. تۈزۈلۈش تۈرۈمى ۋە ئىنگلىزچە تىزىم ئۈچۈن ئىنگلىزچە تىزىم ۋە ئىنگلىزچە تىزىم  6. تۈزۈلۈش تۈرۈمى ۋە ئىنگلىزچە تىزىم ئۈچۈن ئىنگلىزچە تىزىم ۋە ئىنگلىزچە تىزىم  7. تۈزۈلۈش تۈرۈمى ۋە ئىنگلىزچە تىزىم ئۈچۈن ئىنگلىزچە تىزىم ۋە ئىنگلىزچە تىزىم</p>	<p>تۈزۈلۈش تۈرۈمى  تۈزۈلۈش تۈرۈمى  تۈزۈلۈش تۈرۈمى  تۈزۈلۈش تۈرۈمى  تۈزۈلۈش تۈرۈمى  تۈزۈلۈش تۈرۈمى  تۈزۈلۈش تۈرۈمى</p>





























3. 1. 2. 3. 4. 5. 6. 7. 8.

2. 3. 4. 5. 6. 7. 8.

- 1. 2. 3. 4. 5. 6. 7. 8.

2. 3. 4. 5. 6. 7. 8.

- 1. 2. 3. 4. 5. 6. 7. 8.

2. 3. 4. 5. 6. 7. 8.

- 1. 2. 3. 4. 5. 6. 7. 8.

2. 3. 4. 5. 6. 7. 8.

2012 01 12 2012 03 03

2. 3. 4. 5. 6. 7. 8.

28 14:00 www.malecity.gov.mv 3323918

27 1433

17 2012









9:45	17	2012	17	9:45
9:45	18	2012	18	9:45
9:45	16	2012	16	9:45
3341371 / 3341376 / 3341388 / 3341381 : <b>3341385</b>				
3341385 : <b>admin@dhe.gov.mv</b>				
www.dhe.gov.mv : <b>www.dhe.gov.mv</b>				

<b>German Academic Exchange Service (DAAD) Scholarship Programme</b>		19 2012
<b>German Academic Exchange Service (DAAD) Scholarship Programme</b>		
<ul style="list-style-type: none"> <li>■ 15 2011</li> <li>■ <a href="http://www.daad.de/entwicklung/studierende_und_alumni/bildung_postgradual/ast/08492.de.html">www.daad.de/entwicklung/studierende_und_alumni/bildung_postgradual/ast/08492.de.html</a></li> <li>■ <a href="http://www.daad.de/development">www.daad.de/development</a></li> <li>■ <a href="http://www.daad.de/deutschland/download/03118.en.html">www.daad.de/deutschland/download/03118.en.html</a> (for application form)</li> </ul>	2012	
info-ast@daad.de		
134		

- **අනුසංස්කරණයේ පැහැදිලි කිරීමේදී පැහැදිලි කිරීමේදී පැහැදිලි කිරීමේදී පැහැදිලි කිරීමේදී පැහැදිලි කිරීමේදී පැහැදිලි කිරීමේදී**
- **පැහැදිලි කිරීමේදී පැහැදිලි කිරීමේදී පැහැදිලි කිරීමේදී පැහැදිලි කිරීමේදී පැහැදිලි කිරීමේදී පැහැදිලි කිරීමේදී**
- **පැහැදිලි කිරීමේදී පැහැදිලි කිරීමේදී පැහැදිලි කිරීමේදී පැහැදිලි කිරීමේදී පැහැදිලි කිරීමේදී පැහැදිලි කිරීමේදී**

සටහන:

15 ජූනි 2012 දින 14:30 දී පැවැත්වෙන කණ්ඩායම් සාකච්ඡා (8 වැනි පැය)

2012 අගෝස්තු 15 දින 15:00 දී පැවැත්වෙන කණ්ඩායම් සාකච්ඡා (8 වැනි පැය)

\* 15 ජූනි 2012 දී 14:30 දී පැවැත්වෙන කණ්ඩායම් සාකච්ඡා (8 වැනි පැය)

\* 2012 අගෝස්තු 15 දී 15:00 දී පැවැත්වෙන කණ්ඩායම් සාකච්ඡා (8 වැනි පැය)

15 ජූනි 2012 දී 14:30 දී පැවැත්වෙන කණ්ඩායම් සාකච්ඡා (8 වැනි පැය)

2012 අගෝස්තු 15 දී 15:00 දී පැවැත්වෙන කණ්ඩායම් සාකච්ඡා (8 වැනි පැය)

අංක 3341387 යටතේ සිටින පුද්ගලයන්ගේ සඳහාය.



19 ජූනි 2012

පිටපත්: (IUL)166-schol/166/2012/40

දුරකථන අංක 166-2012/40	
පිටපත්: 19 ජූනි 2012	පිටපත්: (IUL)166-schol/166/2012/40
<p>01 සාකච්ඡාවක් දී</p> <p>01 සාකච්ඡාවක් දී</p> <p>01 සාකච්ඡාවක් දී</p>	<p>05 ජූනි 2012 දී 'පී' වලට සම්බන්ධ</p> <p>02 ජූනි 2012 දී 'පී' වලට සම්බන්ධ</p>







**Islamic University of Technology (IUT) / Bangladesh**  
**Fully Funded and Partly Funded Scholarships**

স্বত্ব সংরক্ষিত	স্বত্ব সংরক্ষিত
1- স্নাতকোত্তর এবং স্নাতকোত্তর স্নাতকোত্তর স্নাতকোত্তর	
3 স্নাতক	<ul style="list-style-type: none"> <li>• স্নাতকোত্তর স্নাতকোত্তর স্নাতকোত্তর</li> <li>- স্নাতকোত্তর স্নাতকোত্তর স্নাতকোত্তর</li> <li>- স্নাতকোত্তর স্নাতকোত্তর স্নাতকোত্তর</li> </ul>
1½ স্নাতক	<ul style="list-style-type: none"> <li>• স্নাতকোত্তর স্নাতকোত্তর স্নাতকোত্তর</li> <li>- স্নাতকোত্তর স্নাতকোত্তর স্নাতকোত্তর</li> <li>- স্নাতকোত্তর স্নাতকোত্তর স্নাতকোত্তর</li> <li>- স্নাতকোত্তর স্নাতকোত্তর স্নাতকোত্তর</li> <li>- স্নাতকোত্তর স্নাতকোত্তর স্নাতকোত্তর</li> </ul>
1½ স্নাতক	<ul style="list-style-type: none"> <li>• স্নাতকোত্তর স্নাতকোত্তর স্নাতকোত্তর</li> <li>- স্নাতকোত্তর স্নাতকোত্তর স্নাতকোত্তর</li> <li>- স্নাতকোত্তর স্নাতকোত্তর স্নাতকোত্তর</li> <li>- স্নাতকোত্তর স্নাতকোত্তর স্নাতকোত্তর</li> </ul>
2- স্নাতকোত্তর এবং স্নাতকোত্তর স্নাতকোত্তর	
1-2 স্নাতক	- স্নাতকোত্তর স্নাতকোত্তর স্নাতকোত্তর
1 স্নাতক	- স্নাতকোত্তর স্নাতকোত্তর স্নাতকোত্তর
1-2 স্নাতক	- স্নাতকোত্তর স্নাতকোত্তর স্নাতকোত্তর
1 স্নাতক	- স্নাতকোত্তর স্নাতকোত্তর স্নাতকোত্তর
3- স্নাতকোত্তর স্নাতকোত্তর স্নাতকোত্তর	
4 স্নাতক	<ul style="list-style-type: none"> <li>- স্নাতকোত্তর স্নাতকোত্তর স্নাতকোত্তর</li> <li>- স্নাতকোত্তর স্নাতকোত্তর স্নাতকোত্তর</li> <li>- স্নাতকোত্তর স্নাতকোত্তর স্নাতকোত্তর</li> <li>- স্নাতকোত্তর স্নাতকোত্তর স্নাতকোত্তর</li> </ul>









שם המוסדות המעורבים  
המוסדות המעורבים יהיו רשות המוסדות, והם יהיו המוסדות  
העליון, תוך שהמוסדות.

מסמך: (IUL)141/141/2012/10

### התקנה

המוסדות המעורבים יהיו רשות המוסדות, והם יהיו המוסדות  
העליון, תוך שהמוסדות.

המוסדות המעורבים יהיו רשות המוסדות, והם יהיו המוסדות  
העליון, תוך שהמוסדות.

המוסדות המעורבים יהיו רשות המוסדות, והם יהיו המוסדות  
העליון, תוך שהמוסדות.

המוסדות המעורבים יהיו רשות המוסדות, והם יהיו המוסדות  
העליון, תוך שהמוסדות.

המוסדות המעורבים יהיו רשות המוסדות, והם יהיו המוסדות  
העליון, תוך שהמוסדות.

1. המוסדות המעורבים יהיו רשות המוסדות, והם יהיו המוסדות  
העליון, תוך שהמוסדות.

2. המוסדות המעורבים יהיו רשות המוסדות, והם יהיו המוסדות  
העליון, תוך שהמוסדות.

3. המוסדות המעורבים יהיו רשות המוסדות, והם יהיו המוסדות  
העליון, תוך שהמוסדות.

4. המוסדות המעורבים יהיו רשות המוסדות, והם יהיו המוסדות  
העליון, תוך שהמוסדות.

5. המוסדות המעורבים יהיו רשות המוסדות, והם יהיו המוסדות  
העליון, תוך שהמוסדות.

הוראת הנאום הראשון ביום.

6. דו"ח תרומה ריש הרמה והתחבורה.

7. דו"ח נאום דרישה הרמה והתחבורה לנאום הראשון והתחבורה הראשון ביום.

8. דו"ח נאום תרומה הרמה והתחבורה לנאום הראשון והתחבורה הראשון ביום, אשר הנאום התרומה

התחבורה ביום.

9. דו"ח תרומה ביום תרומה הראשון והתחבורה הראשון ביום, אשר הנאום התרומה

דו"ח תרומה תרומה הראשון והתחבורה הראשון ביום, אשר הנאום התרומה תרומה הראשון והתחבורה הראשון ביום.

01 מרץ 1433

22 דר 2012

התחבורה הראשון והתחבורה הראשון ביום

דו"ח תרומה תרומה הראשון והתחבורה הראשון ביום

התחבורה הראשון

מסמך: MHSC-IU/E/2012/18

התחבורה הראשון

התחבורה הראשון והתחבורה הראשון ביום, אשר הנאום התרומה תרומה הראשון והתחבורה הראשון ביום, אשר הנאום התרומה תרומה הראשון והתחבורה הראשון ביום.

התחבורה הראשון והתחבורה הראשון ביום, אשר הנאום התרומה תרומה הראשון והתחבורה הראשון ביום, אשר הנאום התרומה תרומה הראשון והתחבורה הראשון ביום.

22 דר 2012









2012 25 2012  
 332 2261 331 6577  
 1415 332 2261 331 6577  
 tef@mira.gov.mv  
 www.mira.gov.mv

**2012 25 2012**

2012 25 2012  
 332 2261 331 6577  
 1415 332 2261 331 6577  
 tef@mira.gov.mv  
 www.mira.gov.mv

2012 25 2012  
 332 2261 331 6577  
 1415 332 2261 331 6577  
 tef@mira.gov.mv  
 www.mira.gov.mv

2012 25 2012  
 332 2261 331 6577  
 1415 332 2261 331 6577  
 tef@mira.gov.mv  
 www.mira.gov.mv

2012 25 2012  
 332 2261 331 6577  
 1415 332 2261 331 6577  
 tef@mira.gov.mv  
 www.mira.gov.mv

2012 25 2012  
 332 2261 331 6577  
 1415 332 2261 331 6577  
 tef@mira.gov.mv  
 www.mira.gov.mv

2012 25 2012  
 332 2261 331 6577  
 1415 332 2261 331 6577  
 tef@mira.gov.mv  
 www.mira.gov.mv

2012 25 2012  
 332 2261 331 6577  
 1415 332 2261 331 6577  
 tef@mira.gov.mv  
 www.mira.gov.mv

2012 25 2012  
 332 2261 331 6577  
 1415 332 2261 331 6577  
 tef@mira.gov.mv  
 www.mira.gov.mv

2012 25 2012  
 332 2261 331 6577  
 1415 332 2261 331 6577  
 tef@mira.gov.mv  
 www.mira.gov.mv

2012 25 2012  
 332 2261 331 6577  
 1415 332 2261 331 6577  
 tef@mira.gov.mv  
 www.mira.gov.mv

2012 25 2012  
 332 2261 331 6577  
 1415 332 2261 331 6577  
 tef@mira.gov.mv  
 www.mira.gov.mv



دېرېسټرېشن پورې اړه لرونکې، اړیکه لرونکې او ناکه  
دغه، تړونونه

سرنوټونه: (IUL)88-AS/88/2012/25

اړخونه

دغه وروسته چې د 2 مارچ په 2012 کال کې د  
په پورې اړه لرونکو تړونونو، لاسلیک کېدو،  
په پورې اړه لرونکو تړونونو، 14 مارچ په 2012 کال کې د  
په پورې اړه لرونکو تړونونو، لاسلیک کېدو، اړیکه لرونکو  
تړونونو.

#	سرنوټ	تړون نوم
1	په پورې اړه لرونکو تړونونو	په پورې اړه لرونکو تړونونو
2	په پورې اړه لرونکو تړونونو	په پورې اړه لرونکو تړونونو
3	په پورې اړه لرونکو تړونونو	په پورې اړه لرونکو تړونونو
4	په پورې اړه لرونکو تړونونو	په پورې اړه لرونکو تړونونو
5	په پورې اړه لرونکو تړونونو	په پورې اړه لرونکو تړونونو
6	په پورې اړه لرونکو تړونونو	په پورې اړه لرونکو تړونونو
7	په پورې اړه لرونکو تړونونو	په پورې اړه لرونکو تړونونو
8	په پورې اړه لرونکو تړونونو	په پورې اړه لرونکو تړونونو
9	په پورې اړه لرونکو تړونونو	په پورې اړه لرونکو تړونونو
10	په پورې اړه لرونکو تړونونو	په پورې اړه لرونکو تړونونو
11	په پورې اړه لرونکو تړونونو	په پورې اړه لرونکو تړونونو
12	په پورې اړه لرونکو تړونونو	په پورې اړه لرونکو تړونونو
13	په پورې اړه لرونکو تړونونو	په پورې اړه لرونکو تړونونو
14	په پورې اړه لرونکو تړونونو	په پورې اړه لرونکو تړونونو

01 شمېره 1433  
21 مارچ 2012

دغه سېشن په پورې اړه لرونکو تړونونو  
دغه، تړونونه

سرنوټونه: (IUL)425-C/1/2012/123

اړخونه

دېرېسټرېشن پورې اړه لرونکې، اړیکه لرونکې او ناکه  
دغه، تړونونه  
په پورې اړه لرونکو تړونونو، لاسلیک کېدو،  
په پورې اړه لرونکو تړونونو، 14 مارچ په 2012 کال کې د  
په پورې اړه لرونکو تړونونو، لاسلیک کېدو، اړیکه لرونکو  
تړونونو.

دغه سېشن	دغه سېشن
16764.0	1. دغه

30 مارچ 1433  
20 مارچ 2012

دغه سېشن په پورې اړه لرونکو تړونونو، لاسلیک کېدو،  
په پورې اړه لرونکو تړونونو، لاسلیک کېدو، اړیکه لرونکو  
تړونونو.

سرنوټونه: 426-DI/LH/IUL/2011/36

اړخونه

دېرېسټرېشن پورې اړه لرونکې، اړیکه لرونکې او ناکه  
دغه، تړونونه  
په پورې اړه لرونکو تړونونو، لاسلیک کېدو،  
په پورې اړه لرونکو تړونونو، لاسلیک کېدو، اړیکه لرونکو  
تړونونو.

1. دغه سېشن په پورې اړه لرونکو تړونونو، لاسلیک کېدو،  
په پورې اړه لرونکو تړونونو، لاسلیک کېدو، اړیکه لرونکو  
تړونونو.

29 مارچ 1433  
19 مارچ 2012



כִּסְרֵי שֶׁחֵטְאֵי אֲתָּוּ אֶתְּוֹתַי וְאֶתְּוֹתַי אֶתְּוֹתַי  
וְאֶתְּוֹתַי אֶתְּוֹתַי.

סֵרְטֵפִיקַט: (IUL)142-A4/1/2012/48

דָּבָר

בְּרֵאשִׁית שְׁנַת הַשְּׁמִינִי

כִּי אֲנִי מֵתְּוֹתָא וְאֶתְּוֹתָא דְּבִרְיָא דְּמִלְּפָא דְּמִלְּפָא דְּמִלְּפָא  
2 אֲנִי מֵתְּוֹתָא וְאֶתְּוֹתָא דְּבִרְיָא דְּמִלְּפָא דְּמִלְּפָא דְּמִלְּפָא.

דְּבָרֵי שְׁנַת הַשְּׁמִינִי

אֲנִי מֵתְּוֹתָא וְאֶתְּוֹתָא דְּבִרְיָא דְּמִלְּפָא דְּמִלְּפָא  
בְּרֵאשִׁית שְׁנַת הַשְּׁמִינִי.

דָּבָר

מִלְּפָא דְּמִלְּפָא דְּמִלְּפָא דְּמִלְּפָא 200.00 מִלְּפָא דְּמִלְּפָא דְּמִלְּפָא.

אֲנִי מֵתְּוֹתָא וְאֶתְּוֹתָא דְּבִרְיָא דְּמִלְּפָא דְּמִלְּפָא דְּמִלְּפָא  
מִלְּפָא דְּמִלְּפָא דְּמִלְּפָא דְּמִלְּפָא דְּמִלְּפָא דְּמִלְּפָא דְּמִלְּפָא דְּמִלְּפָא  
אֲנִי מֵתְּוֹתָא וְאֶתְּוֹתָא דְּבִרְיָא דְּמִלְּפָא דְּמִלְּפָא דְּמִלְּפָא.

20 יָמֵי 2012





